



මධ්‍යම පුස්තකාල ප්‍රවීති


ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය
කොළඹ 04

මහජන ප්‍රසේනකාල ප්‍රතිති

සිංහල සංස්කරණය

ලංකා ජාතික ප්‍රසේනකාල ගේවා මණ්ඩලය
/2, බෙංදුධාලෝක මාවත
කොළඹ 04
ශ්‍රී ලංකාව
177

B.L. 2221



**International Federation of Library Associations
Section of Public Libraries**

**Standards
for
Public
Libraries**

Verlag Dokumentation, Pullach/Munchen 1973

පෙරවිදන

සාහිත්‍ය සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතා දීර්ශ ඉතිහාසයක් ඇතැත්, සාමාන්‍ය පොදු ජන සේවා ආයතනයක් වශයෙන් ප්‍රස්ථකාල මෙරට ආරම්භ වූයේ අඩ සියවසකට ඉහත දී බැව් පෙනේ. 1945 දී නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීම සහ දේශීය හාජා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම, එට ඉක්තිවීම 1956 සිංහල හාජාව රාජ්‍ය හාජාව වශයෙන් නිනිගන වීම, 1959 දී ප්‍රාවිනා හාජා ගාස්තු පිළිබඳ කේන්ද්‍රස්ථානයන් වශයෙන් සැලකු විදෙශීදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කිරීම 1960 දී ආධාර පැබූ පාසල් රෝගව පවරා ගැනීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනේ අස්සක් මූල්‍යක් තාර්ඛ්‍යියක අධ්‍යාපනික පහසුකම් ව්‍යාප්ත වීම යනාදී අධ්‍යාපන කේතුයේ සිදු වූ ඉතා තීරණාත්මක මක පරිවත්තිනයන්. ගණනාවක් නිසු, විශේෂයෙන්ම දේශීය හාජාවන්ගෙන් තුනනා දැනුම ලබා ගැනීමේ මහන් ආශාවෙන් පිරි අභ්‍යන්තරාජ්‍ය ජ්‍යෙනතාවක් ලේ රටේ බිජි විය. 1970 දී තීනිගන වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථකාල සේවා මණ්ඩල පනතා බිජි වීමට හේතු වූයේ මෙම සිදුවීම්වල ප්‍රතිඵලයක් වශයෙන්, රජය විසින් රටුපුරා සංවිධානාත්මක ප්‍රස්ථකාල සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාව පිළිගැනීම හේතු කොට ගෙනය. ජාතික ප්‍රස්ථකාල සේවා මණ්ඩලය පිහිටුවීමෙන් පසු ප්‍රස්ථකාල සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක මක කිරීමට භාවිත වී තිබේ.

ජ්‍යෙනතාවට යාච්‍යාව අධ්‍යාපනයක් ලබා දීම. හා ක්‍රමවත් ලෙස දිවයිනේ අස්සක් මූල්‍යක් තාර්ඛ්‍යික් තාර්ඛ්‍යිය සැපයීම ම අවශ්‍ය දැනුම හා තොරතුරු සැපයීම මහජන ප්‍රස්ථකාල කොරේජි පැවරී ඇති උදාර වගකීමකි, පොදු ජන ජීවිතයට ඉතාම සම්පූර්ණ සේවා ආයතනයක් වන මහජන ප්‍රස්ථකාලය කොරේජි ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටවල ජාතික සංවර්ධනයේ ප්‍රයෝගාත්මක වශය. ගෙන කැටයුතු කිරීම ද පැවරී තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන ප්‍රස්ථකාල ආරම්භ කළ අවධියේ එහි වෘත්තීය සුදුසුකම් ලතා-ප්‍රස්ථකාලයාධිපතිවරයින් හේ විශේෂ ප්‍රමිත අනුව පිළියෙල කැඟුවා මුද්‍රා හේ සේවා ප්‍රමිතින් හේ

නිඩුණේ සීමිත වශයෙන්. සේවාවන් ආරම්භ කළ නොබෝ කළකින් නොගෙයකුන් ප්‍රශ්න ඇතා නැගින් තට විය. ඒ ඒ අවස්ථාවන්ට පූදුපූ වූ විසුලුම් ද අත්හදා බලන ලදී. මෙයින් ඇතැමෙක් සාර්ථක වූ අතර, ඇතැමෙක් අසාර්ථක විය. මෙම අත්දැකීම් හා අත්හදා බැලීම් යුගය ශ්‍රී ලංකාවේ පූස්තකාල සේවයේ පමණක් නොවේ ලෝකයේ සෑම රටකම පූස්තකාල සේවයේ සිදු වුවකි. අත්තරේ ජාතික පූස්තකාල සංගම් සංවිධානය බිජි වූ පසු තන් වැදැරුම් පූස්තකාල සේවා පිළිබඳ පයෝනීජන් පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දියුණු වූ පූස්තකාල සේවා පදනම් කොට සාර්ථක සේවා තන්ත්වයන් ඇති කරලීම සඳහා අවශ්‍යතා ක්‍රමරේ ද යන්න සෞයා ගැනීමට හැකි විය. මෙම අවශ්‍යතා කළකින් කළව වෙනස් විමට හාජ්‍යනය වන නමුන්, ත්ව අනුරූප වන සේ ප්‍රමිතින් නිගමනය කිරීමට හැකි වී තිබේ. මෙම ග්‍රන්ථයේ විස්තර කෙරෙන ප්‍රමිතින් මෙස් ගෘස්තානුකූල පිළියෙල කරන ලද තිරිදේශයන් පද්ධතියකි.

පසුගිය අවුරුදු පහ ඇතුළත ශ්‍රී ලංකාවේ මහජන පූස්තකාල ව්‍යුපාරය අස්ථරේව වෙශයකින් සංවර්ධනය විමට පවත් ගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික පූස්තකාල සේවා මණ්ඩලයේ සහයෝගය ඇතිව පළාත් පාලන දේපාර්තමේන්තුව විසින් මෙම සංවර්ධන වැඩ පිළිවෙළ ඉතා කායුසීක්ෂම ලෙස මෙහෙයවන අතර, මෙතෙක් මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ප්‍රංසනිය ය. කුඩා මහජන පූස්තකාලවල ඇතැම් සේවා මධ්‍යගතා කිරීම සඳහා සැලසුම් ත්‍රියාන්ත්මක කිරීම පිණීස දැන් පියවර ගැනීමට පළාත් පාලන දේපාර්තමේන්තුව තිරණය කොට තිබේ. මේ අනුව ඒකාබද්ධ මහජන පූස්තකාල සේවාවක් ඇති විම තට නොබෝ කළකින් බිඹුපාරෙන්තු විය යුත්තාකි. මේ නිසා අවම වශයෙන් මෙම සේවාවල සාම්‍යයක් හා සාර්ථකීය වශයෙන් අනුගමනය කළයුතු ප්‍රමිති පද්ධතියක අවශ්‍යතාවය උද්ගත වී තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතින් ශ්‍රී ලංකාවේ මහජන පූස්තකාල සඳහා ද උචිත යැයි, ශ්‍රී ලංකා ජාතික පූස්තකාල සේවා මණ්ඩලය විසින් පිළිගන්නා ලදින් මෙම ප්‍රමිතින් වහාම පූස්තකාලයාධිපතින් ගේ හා අධිකාරීන් ගේ අවධානයට ලක් කළයුතු යැයි තිරණය කොට ඇත. ඒ අනුව ජාත්‍යන්තර පූස්තකාල සංගම් සංවිධානය විසින් තිරිදේශ කරන ලද ‘මහජන පූස්තකාල ප්‍රමිති’ සිංහල සංස්කරණය පිළියෙල කිරීමට පියවර ගනු ලැබිය. මෙහි සඳහන් සේවා ඉලක්කයන් හා සේවා තන්ත්වයන් හැකි තරම් දුරට ඉවු කර ගැනීමට උත්සාහ කිරීම පූස්තකාලයාධිපතිවරුන් සතු වැදගත් වගකීමක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම සිංහල සංස්කරණය පිළියෙල කරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථාකාල සේවා අධ්‍යක්ෂ එන්. අමරසිංහ මහතා විසිනි. එය රාජකාරියක් වශයෙන් හෝ වේශේෂ ගෙවීමක් සඳහා ඉටු කරන ලද කායුසීයක් හෝ නොව, හුදෙක් දේශීය ප්‍රස්ථාකාල සේවා වඩාත් ක්‍රමවත්ව සංවර්ධනය කිරීම සඳහා ප්‍රස්ථාකාලයාධිපතිවරයා වශයෙන් කළයුතු වෘත්තීය වගකීමක් ඉටු කිරීමේ අක්‍රිතාශයෙන් කළ කායුසීයක් වශයෙන් බව සඳහන් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් අමරසිංහ මහතා දක්වන ලද උනන්දුව ගෙන මණ්ඩලය වෙනුවෙන් මගේ ස්තූතිය ඔහුට පිරිනැමීමට කැමැත්තෙනු තෙමි.

මූල්‍ය ඉංග්‍රීසි සංස්කරණය මෙසේ සිංහලයෙන් ප්‍රසිද්ධ කිරීම සඳහා අවසරය දුන් ජාත්‍යන්තර ප්‍රස්ථාකාල සංගම් සංවිධානයේ මහලේකම් මාග්‍රිව වයින්ස්වාම් මෙනෙවියට. ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථාකාල සේවා මණ්ඩලය සිය කෘෂිකාව පළ කරයි.

අන් පිටපත සකස් කිරීම සම්බන්ධයෙන් ලක්ෂ්‍යතුරු ලේඛිකා ඒ. ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථාකාල සේවා මණ්ඩලය වෙනුවෙන් මම ස්තූතිවත්තා වෙමි.

ඡ්‍රී. ඩී. අසි. සිරිසේන,
සභාපති,
ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථාකාල සේවා මණ්ඩලය.

අංක 72, බෙඟද්ධාලෝක මාවත,

කොළඹ - 04.

1977. 03. 10.

ප්‍රච්‍රිත

| | | | | | | |
|--|-----|-----|-----|-----|-----|----|
| පෙරවදන | ... | ... | ... | ... | ... | IV |
| හැඳින්වීම | ... | ... | ... | ... | ... | X |
| මහජන පුස්තකාල පිළිබඳ පුනොස්කෝ ප්‍රජාජ්‍ය | ... | ... | ... | ... | ... | 1 |
| පුනොස්කෝ ප්‍රජාජ්‍ය මත යක්ෂ කරන ලද මූලධර්ම කිපයන් | ... | ... | ... | ... | ... | 5 |
| ප්‍රමිතවල අවශ්‍යතාවය (1-7) | ... | ... | ... | ... | ... | 7 |
| පරිපාලන් හා සේවා ඒකක | | | | | | |
| අර්ථනිරුපනය (8-11) | ... | ... | ... | ... | ... | 10 |
| පරිපාලන ඒකත්‍යක ප්‍රමාණය (12-18) | ... | ... | ... | ... | ... | 10 |
| සේවා ලක්ෂණය වර්ග හා එහි ප්‍රමාණය (19-21) | ... | ... | ... | ... | ... | 12 |
| පොත් එකතුව පිළිබඳ ප්‍රමිත | | | | | | |
| සාමාන්‍ය කරුණු (22-26) | ... | ... | ... | ... | ... | 14 |
| විමර්ශන ග්‍රන්ථ (27-29) | ... | ... | ... | ... | ... | 15 |
| අනාවශ්‍ය පොතපත ඉවත් කිරීම (30-32) | ... | ... | ... | ... | ... | 15 |
| වාර්ෂිකව අභ්‍යන්තර පොත් ගැනීම (33-36) | ... | ... | ... | ... | ... | 16 |
| පොත් බැඳීම (37) ... | ... | ... | ... | ... | ... | 17 |
| • වාර සහරා හා ප්‍රවෘත්ති පත්‍ර (38-41) | ... | ... | ... | ... | ... | 18 |
| ශ්‍රව්‍ය-දැනුම මාධ්‍යයන් | ... | ... | ... | ... | ... | 19 |
| සාමාන්‍ය (42-45) ... | ... | ... | ... | ... | ... | 19 |
| ගුලෝපෝත් තැටි සහ ගබඳ පටි (46) ... | ... | ... | ... | ... | ... | 20 |
| සේයා පටි, සේයා රාමු, තුණ්ඩු සේයා පටි, ගබඳ පටි (47) | ... | ... | ... | ... | ... | 20 |
| කලා කෘතීන් හා වෙනත් ද්‍රව්‍ය (48) ... | ... | ... | ... | ... | ... | 29 |

විශේෂ සේවා ප්‍රමිත

| | | | | | |
|--|-----|-----|-----|-----|----|
| ප්‍රමා සේවා (49–52) ... | ... | ... | ... | ... | 21 |
| අංග විකල පායික සේවා | ... | ... | ... | ... | 22 |
| සාමාන්‍ය (53–54) | ... | ... | ... | ... | 22 |
| මත්පොල පායික සේවා (55–56) ... | ... | ... | ... | ... | 23 |
| පෙනීම දුරවල හා අන්ධ පායික සේවා (57) | ... | ... | ... | ... | 23 |
| ආරෝග්‍යායාලා පායික සේවා (58–59) | ... | ... | ... | ... | 23 |
| මහජ මධ්‍යම හා වයෝච්‍යදේධ ඉහ සාධන ආයතන (60) | ... | ... | ... | ... | 24 |
| බන්ධනාගාර, ප්‍රතාත්මක ආයතන (61) | ... | ... | ... | ... | 25 |
| සුඩ ජාතිකයින් හා විදේශීයියින් (62–65) | ... | ... | ... | ... | 25 |
| කායනී මණ්ඩල (66–76) | ... | ... | ... | ... | 27 |
| පුස්තකාල ගොඩනැගිලි | | | | | |
| සැලසුම කිරීමේදී සැලකිය යුතු කරුණු (77) | ... | ... | ... | ... | 30 |
| නම්‍යකාවය (78) ... | ... | ... | ... | ... | 30 |
| පිහිටීම හා යුම රේම පහසුකම් (79) | ... | ... | ... | ... | 30 |
| විනෝදත්මක සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතු සමග සම්බන්ධතා ඇති කර ගැනීම (80) | ... | ... | ... | ... | 31 |
| ගොඩනැගිල්ලේ පෙනුම (81) | ... | ... | ... | ... | 31 |
| ගොඩනැගිලි ප්‍රමිත (82–85) | ... | ... | ... | ... | 31 |
| වැඩිහිටි පායිකයිනට පොත් නිකුත් කිරීමේ අංශය (86–87) | ... | ... | ... | ... | 33 |
| වැඩිහිටි විමර්ශන අංග (88) | ... | ... | ... | ... | 35 |
| විමර්ශන පොත් එකතුව සහිත විවෘත රාක්ක සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය (89–90) | ... | ... | ... | ... | 35 |
| ක්ෂණික විමර්ශන හා කියවීම සඳහා පායික පහසුකම් (91) | ... | ... | ... | ... | 37 |
| වාර සහරා තැන්පත් කිරීම හා කියවීම (92) | ... | ... | ... | ... | 37 |
| ග්‍රුව්‍ය–දූෂ්‍ය පායික ග්‍රුව්‍ය හා උපකරණ (93) | ... | ... | ... | ... | 38 |
| ග්‍රුව්‍ය–දූෂ්‍ය පායික ග්‍රුව්‍ය තැන්පත් කිරීම (94–95) | ... | ... | ... | ... | 38 |
| ග්‍රුව්‍ය–දූෂ්‍ය උපකරණ තැන්පත් කිරීම (96–97) | ... | ... | ... | ... | 39 |
| ග්‍රුව්‍ය–දූෂ්‍ය පායික ග්‍රුව්‍ය හා උපකරණ හාවිතය (98–100) | ... | ... | ... | ... | 39 |
| ප්‍රමා පුස්තකාල සේවා (101–104) | ... | ... | ... | ... | 41 |
| සාමාන්‍ය | ... | ... | ... | ... | 41 |
| බාහිර සේවා අංග (105–106) | ... | ... | ... | ... | 42 |
| පාඨම කිරීමේ පහසුකම් (107) | ... | ... | ... | ... | 43 |
| පුස්තකාල කායනී සඳහා ඉඩපහසුකම් (108) | ... | ... | ... | ... | 43 |

| | | | | | |
|---|-----|-----|-----|-----|----|
| පුදරණ ගාලා (109) | ... | ... | ... | ... | 44 |
| සංවිත තොගය සඳහා ගබඩා පහසුකම (110) | ... | ... | ... | ... | 45 |
| කායනීල හා වැඩි අංශ (111-113) | ... | ... | ... | ... | 45 |
| කායනී මණ්ඩලිය විවේකාගාර, මූල්‍යතැන් ගෙවල්, වැයිකිලි හා කබා කාමර (114) | ... | ... | ... | ... | 46 |
| සංසරණ ප්‍රදේශය හෙවත් අවශ්‍යෝග ප්‍රදේශ (115-116) | ... | ... | ... | ... | 46 |
| වෙනත් ප්‍රදේශ (117) | ... | ... | ... | ... | 47 |
| මහජන ප්‍රස්තකාල සේවාවක මිල (118-119) | ... | ... | ... | ... | 48 |

හැදුන්වීම

1956—1958 දී ජාත්‍යන්තර ප්‍රස්ථකාල සංගම් සංවිධානයේ මහජන ප්‍රස්ථකාල අංශය විසින් ප්‍රසිද්ධ කරන ලද මහජන ප්‍රස්ථකාල ප්‍රමිති පිළිබඳ ලේඛන දෙකක් මහාධිකාරී මණ්ඩලය විසින් පිළිගන්නා ලදී. මෙම ප්‍රමිති, මහජන ප්‍රස්ථකාල සේවයක් ක්‍රමවත්ව පවත්වාගෙන යුම සඳහා අනුගමනය කළ යුතු අවම මූලික ප්‍රතිපත්ති ප්‍රමිති සරල ප්‍රකාශනයක් යැයි එම ලේඛනයෙහි සඳහන් වේ. සමාජයික, ආර්ථික හා භූගෝලීය විෂමතාවන් මෙන්ම ප්‍රස්ථකාල සංවර්ධනය අතින්ද විවිධ රටවල් විවිධ අවස්ථාවල පසුවන හෙයින් නියනුර්ථ වශයෙන් අන්තර් ජාතික ප්‍රමිති පද්ධතියක් සකස් කිරීම අපහසු වුවන් ස්වදේශීකා හෝ ජාතික අවශ්‍යතා අනුව සකස් කර ගැනීමට යෝග්‍ය වන පරිදි මූලික ධර්මනාවයන් කිහිපයක් නම් කළ හැකි බව නිගමනය කරන ලදී.

මේ අනුව, පහන සඳහන් අයුරු මහජන ප්‍රස්ථකාල සේවයේ ප්‍රධාන අංශ පහක් සම්බන්ධයෙන් ප්‍රමිති මාලාවක් පිළියෙල කෙරින :

- (අ) පොත් සහ වෙනත් පාසක ද්‍රව්‍ය
- (ආ) කාර්ය මණ්ඩලය
- (ඇ) සම්පාදනය
- (ඈ) සේවා පහසුකම් හා සෑප පහසුකම්
- (ඉ) ප්‍රස්ථකාල ගොඩනැගිලි

මේ අතර, ජාතික ප්‍රස්ථකාල සංගම් සංවිධානයේ සභාපති එල්. ආර්. මැක්කොල් වින් මහතා රෝගාතුර වීමෙන් අකාලයේ විශාල ගැනීම හේතු නොව ගෙන් මෙම ප්‍රමිති මාලාව සකස් කිරීම අවසන් කර විශේෂ ප්‍රකාශනයක් වශයෙන් නිකුත් කිරීමට අවකාශ නොලැබේ. එසේ වුවන්, අනුන ප්‍රතිපත්ති නි මාලාවක් වශයෙන් හෝ ප්‍රතිපත්ති සකස් වෙමින් පවතින රටවල ප්‍රයෝගනයට ගත හැකි පදනමක් වශයෙන්, සාමාන්‍යයෙන්, මෙම ප්‍රමිති පිළිගෙන ඇති අතර, නොයෙක් රටවල නොයෙක් අවස්ථාවන්හිදී එවා උද්ධිතාපාස වශයෙන් ද දක්වා තිබේ.

මෙම ප්‍රමිතින් අදත් බොහෝ දුරට ප්‍රයෝගනුවන් වන අතර, එයින් ඇතැමෙක් තවමන් වලංගුව පවතී. එහෙන් මහජන ප්‍රස්ථකාල ක්ෂේත්‍රයේ සිදුවේ ඇති වෙනස්වීම සැලකිල්ලට භාජනය කෙටි විශේෂ පාසක සමුහායන්—මකෘත්තිද අවධානය රෙමු කරමින්—මෙම ප්‍රමිති

සංගේතනය කිරීමට කාලය එලුම් ඇති බව 1965 දී ජාත්‍යන්තර ප්‍රස්තකාල සංගම් සංවිධානයේ මහජන ප්‍රස්තකාල අංශයට ඒ ත්‍රුත්තු ගියේය.

අවශ්‍ය කරුණු රස් කිරීමෙන් පසුව මෙම ප්‍රමිති සංගේතනය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ ස්වකිය. අදහස් දන්වා එවන ලෙසටත් ඉල්ලීමක් කරමින් ජා. ප්‍ර. ස. ස. 1969 දී සියලුම සාමාජික සංගම්වලට ලිපියක් යැවිය. දියුණු වන රටවල් සඳහා වෙනම ප්‍රමිති සකස් කිරීම යෝගා වන්නේ දැයි යන්න ද මෙම ලිපියෙන් විශේෂයෙන් විමසන ලදී.

ප්‍රමිති සංගේතනය කිරීමේ යෝජනාවට සමස්ත වගයෙන් සාමාජික සංගමයන්හි අනුමැතිය ලැබේණ. සංවර්ධන වන වේගය අඩු වැඩි වුවත් සැම රටකම අභිජාය එකම හෙයින් නොදියුණු රටවල් සඳහා විශේෂ ප්‍රමිති සකස් කිරීම යෝගා නොවන බව ද ප්‍රකාශ විය. මේ ඇනුව 1970 දී මොස්කාව තුවර පවත්වන ලද සම්මේලනයේදී මේ පිළිබඳ මාර්තුවක් ඉදිරිපත් කරන ලදින් අලත් ප්‍රමිති සකස් කළ යුතු බව සහ සම්මත විය. කෙටුම්පන පිළියෙල කිරීම කාරක සහාවකට පැවරින. එම කූරුකා සහාවට ජාතික ප්‍රස්තකාල සංගම් සංවිධානයේ ප්‍රස්තකාල ගොඩනැගිලි කාරක සහාවේ සහිකයන්ද ඇතුළත් කරන ලදී.

ඉකුත් අවුරුදු කිපය තුළ රටවල් කිපයක් විසින්ම ස්වකිය සේවා සම්බන්ධයෙන් ප්‍රමිතින් ප්‍රසිද්ධ කරන්නට යෙදුනි. යටකී කාරක සහාව විසින් මෙම දේශීය ප්‍රමිතින්ද සැලකිල්ලට හාජනය කරන ලදී. තවද අදාළ සේවා අංශයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ගේ අදහස් ද විමසන ලද්දේය. මෙම ග්‍රන්ථයෙහි ප්‍රසිද්ධ කොට ඇත්තේ මාලාවයි. 1972 දී බුඩාපෙස්වි හි පවත්වන ලද ජාත්‍යන්තර ප්‍රස්තකාල සංගම් සංවිධානයේ මහජන ප්‍රස්තකාල අංශයේ රස්මීමකදී සුළු සංගේතනයන් කිපයක් සහිතව මෙම පෙළ අනුමත කරන ලදී.

ප්‍රමිති කාරක සහාවේ සාමාජිකයින්ගේ නම් පහත දැක්වේ.

| | | |
|-----------------------|----------------------------|-----------------------------------|
| එස්. එම්. ගාචිනර | ... එක්සත් රාජධානීය | සභාපති |
| ඝේ. යෝර්ඩ් | ... බෙල්කීයම | ලේකම් |
| එල්. මුදිජිවී මහත්මිය | ... ඇමරිකන් එක්සත් ජනපදය | ලමා ප්‍රස්තකාල අනු ගාබාවේ නියෝජිත |
| එස්. බුඩිස්ච්රිස් | ... බෙන්මාරක් | ලමා ප්‍රස්තකාල අනුගාබාවේ නියෝජිත |
| ජී. ජෞන්බලර | ... එක්සත් රාජධානීය ... | ‘ඉන්ටමල්’ අනු ගාබාවේ නියෝජිත |
| ඡේ. ඩී. ඩැරිසන් | ... එක්සත් රාජධානීය | |
| ඡේ. ජොජ්මාන් | ... ජර්මන් ජනරජ සමූහාණ්ඩුව | |

| | | |
|-----------------|--|---|
| ඒ. සි. ජේන්සි | ... එක්සත් රාජධානීය ... | ... ආරෝග්‍ය ගාලා පුස්තකාල අනු ගාබාලේ නියෝගීත |
| එම. ජේසි ලිවිස් | ... එක්සත් රාජධානීය ... | ... ආරෝග්‍යගාලා පුස්තකාල අනු ගාබාලේ නියෝගීත |
| බලිවි. මෙවිසන් | ... ජරමන් ජනරජ සමූහාණ්ඩුව | |
| අදී. පැප් | ... හන්ගේරියාව | |
| එ. රැක්ල් | ... ජරමන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව | |
| බලිවි. ඇමාන් | ... ජරමන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව | |

මෙම පුස්තකාල අංශය හා ආරෝග්‍ය ගාලා පුස්තකාල අංශයට අදාළ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවලට අනු පිළිවෙළින් සි. එව්. රාජ් මහතා සහ ජේ. එම්. ක්‍රි. ලාක් මහත්මිය සහභාගි විය.

මහජන ප්‍රස්තකාල පිළිබඳ යුතෙයේකෝ පූඥජ්‍යිය

1972 සංගේදීන මහජන ප්‍රස්තකාල පූඥජ්‍යිය, සම්පූර්ණයෙන් මෙහි පහත දැක්වේ. එක් එක් ප්‍රස්තකාලයට හැකි පරිදි මේ ප්‍රකාශයේ නිර්දිෂ්ඨ ඉලක්ක කරු එළඹීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වය මෙයින් සැපයේ.

යුතෙස්කේට සහ මහජන ප්‍රස්තකාල

“ මහජන ප්‍රස්තකාලය ජීවමාන අධ්‍යාපනීක සංස්කෘතික හා සන්නිවේදන මාධ්‍යයක් වන අතර ජනතාව හා ජාතින් අතර අනෙකානු වැටහීම, සුමය හා සූහදතාවය වර්ධනය කිරීමෙහි ලාඛපයෙන්ගි වන පොදු ආයතනයකි.” ප්‍රස්තකාල පිළිබඳ යුතෙයේකෝ සංවිධානයෙහි මෙම ආකල්පය හැඩැගීම් ඇත්තේ, “ මානව සංඝතියේ සුමය හා අධ්‍යාපනීක අභිජාත්‍යාධිය වර්ධනය කිරීම පිණිස මිනිසුගේ මනස යථා පරිදි හැඩා ගැස්වය යුතුය ” යන මූලික බැම්තාවය පදනම් කරගෙනය.

මහජන ප්‍රස්තකාලය, අධ්‍යාපනය, සංස්කෘතිය හා සන්නිවේදනය පිළිබඳ ප්‍රජාතන්ත්‍රිය ආයතනයකි.

අඛණ්ඩ වුද යාච ජීව වුද සර්වජන වුද අධ්‍යාපනයක් සැපයීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික යුතුකමක් වශයෙන් ද, මානව සමාජය අධ්‍යාපනීක හා සංස්කෘතික වශයෙන් ලබන ප්‍රගතිය තාත්විකව අගය කිරීමේ සංකේතයක් වශයෙන් ද මහජන ප්‍රස්තකාලය සැලකිය යුතුය.

මිනිසුගේ සිතුම් පැතුම් හා නිර්මාන්තතික කුළුලතාවයන් පිළිබැඩු කරන්න වූ ලේඛන සම්භාරය නොමිළයේ නිදහසේ හා පොදුවේ පරිහරණය හා ණුක්නී විදිම සලසන ප්‍රධාන මාර්ගය මහජන ප්‍රස්තකාලයයි.

විවේකය හා විනෝදය සඳහා පොත්පත් සම්පාදනය කරදීමෙන් මිනිසුගේ අධ්‍යාපනීක ප්‍රනාර්ථීවනයක් ඇති කිරීමද, ඉගෙනා ගැනීමෙහි නිරන්තර වූවන් සඳහා අවශ්‍ය දැනුම සපයා දීමෙන් ද පොදුවේ තාක්ෂණීක, විද්‍යාත්මක හා සමාජ ක්ෂේත්‍රයන්හි නැවතම දැනුම ලිඛා කරදීමෙන් ද මහජන ප්‍රස්තකාලය සේවය කෙරේ.

සමස්ත ජාතික මහජන ප්‍රස්තකාල සේවා ඇති කිරීම නීතියේ අවශ්‍යතාවක් ලෙස ඉවුවෙන පරිදි මෙම ආයතන පිහිටුවේ වැදගත්ය. ජාතිය සතු සකල සම්පත්වලින් උපරිම ප්‍රයෝගනය සැම පායකායකුටම ගෙබන පරිදි මනාව සංවිධානය වූ අන්තර් ප්‍රස්තකාල සහයෝගිතා වැඩ පිළිවෙළකා සකස් විය යුතුය.

එහි සේවය සඳහා කෙලින්ම පාඨකායාගෙන් කිසිම මුදලක් අය කළ යුතු නොවේ. මහජන පුස්තකාල සේවය රජයේ මුදල්වලින් පවත්වා ගෙන යා යුත්තකි.

මෙම අහිමතාර්ථයන් නොවළහා ඉටු කර ගැනීම සඳහා මහජන පුස්තකාලය අනවරතයෙන් ම ජාතියේද, ආගම් හේද, හාමා හේද, අධ්‍යාපනික හා වෘත්තීය හේද, ලිංගික හේද, සමාජ හා ජීවන තත්ත්ව හේද ඉක්මවූ ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතුය.

සම්පන් සහ සේව,

සමකාලීන සමාජය පිළිබඳ හේද අවබෝධයක් ලබා ගැනීම සඳහාද, නිරන්තරයෙන් ම තම තමාගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහාද, විද්‍යාත්මක කළාණීමක දියුණුවන් සමඟ පරාල ඇදි යන සමාජයේ පෙරමුණ ගැනීමටද මහජන පුස්තකාලය මෙයින්ටත්, වැඩිහිටියන්ටත් උපකාරී වන ආයතනයක් විය යුතුය.

මහජන පුස්තකාලයේ සම්පන්, ඇනෑයේ හා සංස්කෘතික සංවර්ධනයේ කුඩාපතක් විය යුතුයි. නවතම පෙනුපත ලබා දීමත්, ඒ පිළිබඳ තොරතුරු සින් ගන්නා පරිදි ප්‍රමාරය කර හැමිමත් අවශ්‍යය.

නිදහස් හා නිවහල් අදහස් ජනනය කිරීම සඳහාත්, නිරීමානාත්මක වූද විවාරාත්මක වූද, සංකල්පයන් වර්ධනය කිරීම සඳහාත්, සම්යක් අවබෝධය ඇති කරලීම සඳහාත් මහජන පුස්තකාලය මෙස් සකස්වීම වැදගත් වේ. කුමන මාධ්‍යකින් ප්‍රකාශ වූවද අදහස් හා දැනුම ප්‍රවමාරු කර ගැනීමට අනා දීම, මහජන පුස්තකාලයේ මූලික බලාපොරොත්තුවය.

මූලින පොනපත, ගන වර්ෂ ගණනාවක් නිස්සේ මානව අදහස් හා තොරතුරු බෙදා හැඳිමේ මාධ්‍යය වශයෙන් හාවිතයට පැමිණ ඇති ශේයින් අදත් මහජන පුස්තකාල සම්පන් ප්‍රධාන වශයෙන් පොත්, සරා හා ප්‍රවාත්තින් පත්‍රවලින් සමන්විතය.

එහෙන් තුනන විද්‍යාත්මක සෞයා ගැනීම් න්‍යා නව ලේඛන මාධ්‍යයන් බිජි වී තිබේ. ගබඩා, කිරීමේ හා, එහා මෙහා ගෙන යැමේ පහසුකම් ඇති සූක්ෂ්ම මූලුණ, ජය ස්ථිති, සේය රුම්, ගුමෝප්ත්ත් තැටි, ග්‍රැව්‍ය හා දැනුම පරි මෙයින් සමහරකි. මෙම ද්‍රව්‍ය හා ඒවා පාවිච්චිවශයට අවශ්‍ය උපකරණද වෙන් වෙන් වශයෙන් හා පොදු වශයෙන් යොදා ගැනීමට හැකි වන පරිදි මහජන පුස්තකාලවල රස්කර තැබීම අවශ්‍යය.

සියලු පාඨකාධින්ගේ රුවී අරුවිකම් වලට ගැලපෙන පරිදි ද, අවශ්‍යතාවන් සපුරාලන පරිදි ද සියලුම අධ්‍යාපනික හා සාමාජික මට්ටම්වල පාඨකාධින්ට

ගෙලපෙන සේ ගෙඩිනගන ලද විවිධ විෂයයන්ගෙන් සමන්විත පොත් එකතුවක් ප්‍රස්ථකාලයේ තිබිය යුතුයි.

ප්‍රස්ථකාලය ආශ්‍රිත ප්‍රදේශයේ වෙශෙනා විවිධ ජාතීන්ගේ හාජාවලින් රැඹිත පොතපත මෙන්ම, පොදුවේ සාහිත්‍ය ලෝකයේ උසස් යැයි පිළිගැනීමට පාත්‍ර වූ මුළු හාජාවලින් ලියවුතු ග්‍රන්ථවල පිටපත් ද එහි තැන්පත් විය යුතුය.

ප්‍රස්ථකාලය පිහිට විය යුත්තේ ගාරිරික දුබලනාවන්ගෙන් පෙළෙන්නාවන්ට වුවද පහසුවෙන් ලාභ විය හැකි මධ්‍යස්ථානයකය. ප්‍රස්ථකාල ගෙඩිනාගිල්ල ගෘහ නිර්මාණ ශිල්පීය වශයෙන් සිත්කළ විය යුතුය. එහි පරිගරණය වන ගෘහ හාණ්ඩ වාම්ව සිත් අදනා ලෙස නිර්මාණය කළ යුතුය. පොත් රාක්ක විවෘතව තැබිය යුතුය.

මහජන ප්‍රස්ථකාලය කරා රෝක් වන ජනය ස්වභාවයෙන් ම සමාන අධ්‍යාපයයන් ඇති පිරිසක් හෙයින් එය ස්වභාවික සමාජ ගාලාවකි. එබැවින් ලමයින් හා වැඩිහිටියන් සඳහා පුද්ගලික, සාකච්ඡා දේශන, සංඝිත වැඩ සටහන්, විතුපට දර්ණය යනාදිය සඳහා අවශ්‍ය ඉඩක් සහ උපකරණ සම්පාදනය කළ යුතුය.

සුම් නගර හා ග්‍රාමීය පෙදෙස්වල ගාඩා ප්‍රස්ථකාල හෝ ජ්‍යෙගම ප්‍රස්ථකාල සේවයක් තිබිය යුතුය.

පොත්පත් ගෙවීම, සංචිතානය කිරීම යනාදියෙන් පාඨකායිනට සහායවීම පිශීස අවශ්‍ය තරම්, පුහුණු කුරන ලද දක්ෂ ප්‍රස්ථකාල සේවක පිරිසක්. සිටීම ඉතාම වැදගත්ය. විශේෂ සේවා අංශ වන ලමා සේවා, අංශ විකල සේවා, ගුවන්-දාෂ්‍ය සේවා හා කාලාන්මක කාර්ය සංචිතානය සඳහා විශේෂයෙන් පුහුණු වුවන් අවශ්‍යය.

ප්‍රමා සේවය

පොත්පත් පිළිබඳ ආකාවක් ඇති එමත්, ප්‍රස්ථකාල සහ එහි සම්පත් පරිගරණය පිළිබඳ පුරුද්දක් ඇති කර ගෙනීමටත් ඉතාමත් පහසු කාලය ප්‍රමා කාලයයි. එබැවින් ලමයින්ගේ රුචිය වබවන පොත්පත් හා වෙනත් අවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය සැපයීම මහජන ප්‍රස්ථකාලය සතු වැදගත් යුතුකළකි. ලමුන් සඳහා විශේෂ පොත් එකතුවක්, හැකි තම්, විශේෂ ප්‍රමා අංශයක් පිළියෙල කිරීම සුදුසුය. එමකින් ප්‍රස්ථකාලය සංස්කෘතික කටයුතු පිළිබඳ උනත්දුවක් ඇති කරවන ක්‍රියාකාලී ආයතනයක් වන්නේය.

ඡිජ්‍යා සේවය

සියලුම ඡිජ්‍යායිනට, තම ප්‍රසැල් හා වෙනත් අධ්‍යාපනීක ආයතනයන් වලින් ලබා ගන්නා පහසුකම්වලට අමතර වශයෙන් මහජන ප්‍රස්තකාල යෙන් තම අධ්‍යාපනීක කටයුතුවලට උපක්‍රමී වන සේවයක් ලබා ගැනීමට හැකි විය යුතුය. පොදුගලිකව අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඡිජ්‍යායිනට සම්පූර්ණයෙන්ම මහජන ප්‍රස්තකාලයේ පිහිට අවශ්‍යය.

අංගවිකල පාඨක සේවය

වශේෂව ඇඳුවා පියින් සහ නානා අංගවිකල තුවයෙන් අභාග්‍යසම්පන්න දිවි ප්‍රාගෝනකට ගෙදුරු වුවන්ගේ ඉහ සාධනය විශේෂයෙන් සැලකිය යුත්තකි. ඔවුන්ගේ හුදකලාව හා මානසික හා ගැටිරික අසහනය තුනි කිරීම සඳහා වැදගත් සේවයක් මහජන ප්‍රස්තකාලයෙන් සිදු කළ හැක.

ප්‍රස්තකාලයට පැමිණීමේ පහසුකම් වැඩි දියුණු කිරීම, කියවීමේ යාන්ත්‍රික උපකරණ සැපයීම, මහඟ මධ්‍යම ආරෝග්‍යභාෂා වැනි ආයතනයන්හි එවැනි ග්‍රෑට්‍ය දාන්තය හා පාඨක සේවා ආරම්භ කිරීම, ජ්‍යෙගම ප්‍රස්තකාල මගින් ගෙදරට පොතපත්‍ර ලිඛා කර දීම යනාදි ව්‍යාප්ත සේවා මගින් මෙම යුතුකම ඉවු කළ හැක.

මහජන ප්‍රස්තකාලය හා සමාජය

මහජන ප්‍රස්තකාලයේ පරමාර්ථ හා සේවාවන් කැඳී පෙනෙන ලේස කාර්යාලීව කටයුතු කිරීමෙන් එය සමාජයේ අවධාරණයට යොමු කළ යුතුය.

අධ්‍යාපන හා සංස්කෘතික සංවර්ධනයේ නියුලි ප්‍රසැල්, වැඩිහිටි අධ්‍යාපනීක ආයතන, විනෝද කටයෙන් වැනි සංස්ථා, සමාජ කිවුව සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් මහජන ප්‍රස්තකාල සේවය වඩා ජනප්‍රිය කරවීම පහසුවෙන් ඉවු කර ගත හැක.

සමාජයේ අභ්‍යන්තර් ඇති වන අවශ්‍යතා හා අභ්‍යන්තර් පාඨක කොට්ඨාසයන්ද ඔවුන්ගේ ඕනෑ එපාතම ගැනාද විමසිල්ලෙන් සිටියගෙන් මහජන ප්‍රස්තකාල සේවය ඔවුනට ගැලපෙන පරිදි ගොඩ නැඟීමටත් එකින් එම සේවාවන් කාලෝචිතව ව්‍යාප්ත කිරීමටත් හැකි වන බව එත්තු ගත යුතුය.

යුතෙක්කේ ප්‍රදාන්තියා මත සකස් කරන ලද මූලධර්ම කිපයක්.

- i ජොදුවේ සැම ආයතනයක් කෙරෙහි බලපාන පරිදි සකස් කරන ලද නීති සමුදායක් අවශ්‍ය.
- ii මෙම නීති ක්‍රියන්මක කිසිම සඳහා රෝගෝ බලධාරී ආයතනයක් නීතිය යුතුය.
- iii මහජන ප්‍රස්තකාල සේවා පවත්වාගෙන යැමේ කායිසිය, නීතිය මගින්, පටරනු ලැබූ අවශ්‍ය ගෛවා ආයතන ඇති කළ යුතුයි. මෙම ආයතනවලට ප්‍රථ්‍යුම් කාර්යක්ෂම සේවා පැවැත්වීම හා ප්‍රාග්ධනය පිළිබඳ අවශ්‍ය බලනාල නීතිය යුතුය. මේ යටතේ තරමක වගකීම් සහිත කුඩා එකකයන් ඇති කළ හැක. එම එකකයන් ප්‍රධාන එකකයන් යටතෙහි ක්‍රිය කළ යුතුය.
- iv මහජන ප්‍රස්තකාල සේවයක් පවත්වාගෙන යැමේ කායිසිය සඳහා අවශ්‍ය මුදල් පළාත් පාලන අංශයෙන් හෝ මහා හාන්ච්චාරයෙන් හෝ සාමූහිකව එම අධිකාරී දෙපක්ෂය විසින්ම හෝ සම්පාදනය කළ යුතුය. විශේෂයෙන්ම දියුණු වන රටවල රෝග මේ වගකීමෙන් වැඩි කොටසක් ඉසිලිය යුතුය. ප්‍රස්තකාල සේවා සඳහා ප්‍රතාරුවර්තන වශයෙන් මුදල් වෙන් කළ යුතු අතර, පළාත් පාලන අංශයේ අරමුදලක් වැනි ක්‍රමයකින් මුදල් රස් කර ගැනීමේ පහසුකම් ඇති කරලීම හා එවැනි අරමුදලක් පාලනය කිරීමේ බලනාද ඇතුළත් වන සේ අවශ්‍ය නීතිරීති සකස් කළ යුතුය.
- v පාඨකයින් විසින් තමා සතු කර ගැනීමට අදහස් කරන ද්‍රව්‍ය වන ජායාස්ථිති පිටපත්, ග්‍රන්ථනාමාවලි හැර ජොදු සේවාවන් සඳහා කෙළින්ම මුදල් අය නොකළ යුතුය.
- vi කිසිම මහජන ප්‍රස්තකාලයක් භුද්ධකළුවම සියලු පාඨක අවශ්‍යතා ඉවු කිරීමට පොහොසත් නොවන බව වටහා ගත යුතුය. එමනිසා නානා ප්‍රස්තකාල අතර සහයෝගය ඇති වන පරිදි මහජන ප්‍රස්තකාල ඇතුළු සියලුම ප්‍රස්තකාල වර්ග එකම පරිපාලන සංවිධානයක් යටතේ ක්‍රියන්මක වන අයුරු පරිපාලන කටයුතු සකස් කිරීම අවශ්‍යය. සූචිකරණය, වර්ගිකරණය, අනුක්‍රමනිකාරණය, ග්‍රන්ථනාමාවලි සහ පර්යේෂණය, ජොන් බැඳීමද මධ්‍යගත සේවා වශයෙන් සංවිධානය කළ හැකි විය යුතුය.
- vii මහජන මුදල් යොදව, මහජන ප්‍රස්තකාල සේවයක් පවත්වන්නේ නම් එම ප්‍රස්තකාල සේවය අනිවාර්යයෙන්ම නීතියේ අවශ්‍යතාවයක් ලෙස පැවැත්වීය යුත්තකි. එසේම රෝගෝ

මූදල්වලින් පෙන්වාගෙන යනු ලබන සියලුම මහජන පුස්තකාල එකාබද්ධ සේවයක් ලෙස සංවිධානය කළ යුතුයි.

viii ජාතික වශයෙන් හා ප්‍රාදේශීකා වශයෙන් පොන්පත් ඉල්ලා ගැනීමටත්, විමර්ශන වශයෙන් හාවිනයටත් පාඨකයන්ගේ අවශ්‍යතා කොපමණද යන්ත් නිවැරදිව තක්සේරු කොට එම අවශ්‍යතා ඉවු වන පරිදි කටයුතු කිරීම වැදගත්ය. ප්‍රාතදේශීකා වශයෙන්, එදිනෙනාදා නිකුත් වන ප්‍රවාන්ත්ති පත්‍ර හා සගරු සැපයීමද, අධ්‍යයන කටයුතු හා සාමාන්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන පොනාපතා සැපයීමද ගැන විශේෂ අවධාරණය යොමු කළ යුතුය.

සූචී, ගුන්තනාමාවලි, පොත් ලැයිස්තු යනාදිය සම්පාදනය කුරු දීමෙන් පාඨකයින්ට සහායවීමට පුස්තකාල කායනී මණ්ඩලය අධිජ්‍යතා කර ගත යුතුය.

ix අධ්‍යාපනික හා සංස්කෘතික සංවර්ධනය සම්බන්ධයෙන් මහජන පුස්තකාලය වැදගත්තා තැනක් ගන්නා නමුදු පුස්තකාලයක් වශයෙන් එහි ස්ථාධිනත්වය ආරක්ෂා කරගත යුතුය. මෙයින් අදහස් කෙරෙනුයේ පුස්තකාලයෙන් ඉවු විය යුතු සංස්කෘතික කාර්යයන් පැහැර හැඳිම හෝ සමාජයේ වෙනත් අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතුවල නිරන්තර ආයතනයන්ගෙන් ඇත් වී සිටීම හෝ නොවන බව වටහා ගත යුතුය.

x මොනම රොකු වුවත් මහජන පුස්තකාලයකින් ලැබිය හැකි උපරිම ප්‍රයෝගනය ලබා ගත හැක්වේ වෙත්තිය වශයෙන් පුහුණු කරන ලද සුදුසුකම් ලැබූ කායනී මණ්ඩලයක් ඇතොත් පමණය. මේ අනුව වෙත්තිය පුහුණුව සඳහා පහසුකම් සැලසීමත්, පුස්තකාල සේවය වෙත්තියක් වශයෙන් පිළිගැනීමත්, එ සඳහා උසස් අධ්‍යාපනික මට්ටමක් අවශ්‍ය බවත්, ජාතික වශයෙන් පිළිගනු ලැබූ වෙනත ක්‍රමයක් තිබිය යුතු බවත් අවධාරණයන් පිළිගත යුතුය.

xi ඉහත දක්වන ලද ප්‍රමිති, ජාතික මහජන පුස්තකාල සේවයක් ගොඩනැගීම සඳහා උපයෝගී කරගත යුතු නිර්දේශයෙන් ලෙස පිළිගත යුතුය. එසේ නැතහෙත් ජාතික වශයෙන් ප්‍රමිති සමුදායක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය පදනාම ලෙස සැලකීය යුතුය.

ප්‍රමිතිවල අවශ්‍යතාවය

1. ස්වභාවයෙන්ම, මහජන පුස්තකාලය වනාහි විරුත් කාලයක් පවතින්නා වූදා, වර්ධනය වන්නා වූදා, ආයතනයකි. එබැවින් එහි විරස්ථිතිය සඳහා අවශ්‍ය ගොඩනැගිලි, පාස්ක ද්‍රව්‍ය, උපකරණ ලබා ගැනීමටත්, සේවක මණ්ඩලය සඳහා වැවුප් ගෙවීමටත් මූදල් අවශ්‍යය. පුස්තකාලයේ සේවය ලබන සැම ජන කොට්ඨාසයකට අවශ්‍ය අදාළ සැම හාජාවකින්ම නිකුත් වන මුද්‍රිත පොතපතනය රීට අමතර වශයෙන් ගුව්‍ය දෂ්ඨය මාධ්‍යයන්ගෙන් නිකුත් වන පාස්ක ද්‍රව්‍යය ලබා ගත යුතුය. පුහුණු කරන ලද කායෝ මණ්ඩලයක් බඳවා ගැනීමට හෝ පුහුණු කරමිමට සුදුසු සේවකයන් බඳවා ගැනීමට හෝ රීට හැකි විය යුතුය.
2. නියමිත පරිදි පුස්තකාල සේවා පවත්වාගෙන යැම සඳහා පොතපත හා කායෝ මණ්ඩලය ලබා ගැනීමටත්, නැඩත්තු කිරීමටත් අවශ්‍ය බන සම්පත් නොමැතිව පුස්තකාල ආරම්භ කිරීම ප්‍රජාගේවර නොවේ. (ඉහත සඳහන් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අපොහොසත් රටවල්ද කිපයක් ඇති බව අපි දනිමු.)
3. මහජන පුස්තකාල සේවයේ නාතා විධ අභිමතාර්ථයන් කළින් කළට වෙනස් වීම බලාපොරොත්තු විය යුත්තකි. එසේම, මෙම අභිමතාර්ථයන් ඉවු කර ගන්නා ක්‍රමයන්ද කාලානුරූපව වෙනස් විය යුතුය. එපමණක් නොව එක් එක් පාස්ක සමාජයේ විෂමතා අනුවදී මෙම අභිමතාර්ථයන් හා එවා ඉවු කර ගැනීමේ ක්‍රම වෙනස් විය යුතුය. දැනට, මහජන පුස්තකාල සැහෙන තරමකට වර්ධනය වී ඇති රටවල දක්නට ඇති මෙවැනි වෙනස්කම් කිපයක් මෙහිදී සඳහන් කළ හැක. ප්‍රමා සේවා සඳහා විශේෂ අවධානය යොමු කිරීම, තාක්ෂණීක විෂයයන් පිළිබඳ පොතපත හා තොරතුරු සැපයීම හා හාවිතායට ගැනීම, නාතා මාදිලියේ ගුව්‍ය දෂ්ඨය පාස්ක ද්‍රව්‍ය වැඩි වැඩියෙන් මහජන පුස්තකාලවල ප්‍රයෝග්‍යනයට ගැනීම මෙයින් සමහරකි. ක්‍රමීකා අංශයෙන් දියුණු වූ නාගරඛද පුස්තකාලයකින් සැපයනු ලබන සේවා සහ කුඩා ගම්බද සමාජයක පුස්තකාලයකින් සැපයනා සේවා අතර බලවත් වෙනස්කම් නිබේ. නොදියුණු ප්‍රදේශවල පුස්තකාල සේවන්හි අවධාරණය අධ්‍යාපනික කටයුතුවලට අදාළ පොතපතට හා විනෝදය සඳහා පරිගාරණය කළ හැකි පාස්ක ද්‍රව්‍ය වෙනා යොමුවීම ස්වභාවිකය. එම සමාජය ක්‍රමයෙන් සංවර්ධනය වූ විට තාක්ෂණීක හා වාණිජ අංශයන් සම්බන්ධ සේවන්ට වැඩි සැලකිල්ලක් දක්වීමට සිදු වේ.

4. මේ කරුණු අනුව සර්වසාධාරණ මහජන ප්‍රස්තකාල සේවා ප්‍රමිති පද්ධතියක් ගැන අවධාරණයෙන් සඳහන් කළ හැකි නොවේ. ප්‍රමිති වශයෙන් ඉදිරිපත් කළ හැක්කේ ප්‍රාථල් මග පෙන්වීමක් පමණකි. මේ මග සලකුණු වුවද සකස් කරගෙන ඇත්තේ මහජන ප්‍රස්තකාල ආරම්භ කොට, පසුව දියුණුවූ පාස්කා සමාජයන්ගෙන් ලත් අත්දැකීම් මූල් කරගෙන බැවින් එම ප්‍රමිතින් වුවද ඇතුම් විට සර්වප්‍රකාරයෙන් සාර්ථක නොවීමට ඉඩ ඇති බව මෙනෙහි කළ යුතුය.

5. මෙම ග්‍රන්ථයෙහි දැක්වෙන මූලධර්ම හුදේක් ප්‍රස්තකාල සේවා දියුණු වී ඇති රටවල ප්‍රස්තකාලයාධිපතිවරුන්ගේ අත්දැකීම් මත සකස් වූ බව සඳහන් කළ යුතුය. එසේ වුවද, මෙවැනි රටවල මෙම මූලධර්මයන් මත්‍යාචාර්ය මක වන බවත්, එම අනුව සැපයිය හැකි විවිධ සේවාවන් හා එවායේ විවිධ මට්ටම් ගැන දැනගෙන සිටීමන් නොදියුණු රටවල ප්‍රස්තකාලයාධිපතිවරුන්ට ප්‍රයෝග්‍යන්ට බවද සඳහන් කළ 'යුතුය. මෙම ප්‍රමිතින් බොහෝ රටවල ක්‍රියාත්මක කිරීමට හැකි බවට සැකියක් නැතැ. ප්‍රස්තකාලයාධිපතිවරුන් විසින් තීරණය කළ යුත්තේ තම කමා සේවය කරනු ලබන පාස්කා සමාජයේ අවශ්‍යතාවයන්ට ගැලීපෙන පරිදි මෙම මග පෙන්වීමෙන් උපරිම ප්‍රයෝග්‍යන ගත හැක්කේ කෙසේද යන්නය.

6. ප්‍රස්තකාලයක සේවා තත්ත්වය රඳා පවත්නේ සේවයට අවශ්‍ය පහසුකම් සැපයීමේ ප්‍රමාණයට අනුකූලවය. උදාහරණයක් වශයෙන් ගතහාන්, යම් ප්‍රමාණයකට ප්‍රහුණු සේවක මණ්ඩලයක් ඇත්තේද, එම ප්‍රමාණයට පොත්පත් පරිග්‍රහණය, සුවිකරණය හා වර්ගිකරණය යනාදී කායනීයන් දියුණු කළ 'හැක'. එම නිසා, මූල් අවස්ථාවේදී කිසියම් රටක් සියලුම ප්‍රස්තකාලවූල මෙවැනි කායනීයන් එකවර ආරම්භ කිරීම හෝ එකම තත්ත්වයෙන් පවත්වාගෙන යැම අසිරිය. එසේ වුවත් ප්‍රස්තකාල කායනී අතර ඉතා බලවත් විෂමතාවන් ඇතිවීම වැළැක්විය යුතුය. විෂමතාවයෙන් තොර සේවා, තත්ත්වයක් පවත්වාගෙන යැමට හා සංසන්ද්‍යන්ත්‍රාත්මක සංඛ්‍යාලෝඛන රැස් කිරීමෙන් ප්‍රස්තකාල සංවර්ධනය සිදු වන ආකාරය මැණ ගැනීමට හැකි අතර, සුදුසු කළට අවශ්‍ය සේවාවන්හි වෙනස්කම්ද සිදු කළ හැක.

7. මහජන ප්‍රස්තකාලයේ කායනීය මට්ටම් තීරණය කිරීමේදී ප්‍රද්‍යාගලයන් වශයෙන් එක් එක් පාස්කායට සුදුසු වන සේ එවා සකස් කරගත යුතුය. වෙනත් බොහෝ ආයතන මෙන් නොව මහජන ප්‍රස්තකාලය කටයුතු කරන්නේ ප්‍රද්‍යාගලයන් සමඟ බව මෙනෙහි කළ යුතුය. ප්‍රස්තකාල සේවක කායනීක් ඡමතාවය මැණගත හැක්කේ ප්‍රද්‍යාගලයින් වශයෙන් එකිනෙකාට එම සේවයෙන් කොතොක් ප්‍රයෝග්‍ය ලබාගත හැක්කේද යන ප්‍රයෝග්‍යට ලැබෙන පිළිතුර අනුවය. එම මිණුම්

දැන් තැපැල් සේවා වේවා, ජ්‍යෙෂ්ඨ සේවා වේවා, ශබා පුස්තකාල වේවා,
නාගරික පුස්තකාල වේවා මේ සියල්ලටම උපයෝගී කරගන හැක.
'සේවාව' යන්නෙහි එක් ප්‍රධාන මූහුණුවරක් වශයෙන් පුස්තකාලයට
ලොවීමේ පහසුකම් දැක්විය හැක. එසේ තැනහෙත් පුස්තකාලය
මහජන්‍ය වෙනව ගෙන යොමය. පාඨකයන් සූඩ සංඛ්‍යවක් සිටින
ප්‍රදේශවල කුඩා එකකයන් ඇති කිරීමෙන් පුස්තකාලයට ඔවුන් කර
ලො විය හැක. එසේ වුවන් ඔවුනට උපරිම සේවයක් සැපයිය
හැක්කේ මේ කුඩා එකකයන් එට වඩා පළල් සේවා සැපයෙන
එකකයන් සමඟ සම්බන්ධ කොට ඇත්තාම් පමණය.

අර්ථ නිරුපනය.

පහත සඳහන් පාරිභාෂිකයන්, දක්වා ඇති අර්ථාත්‍යුරුපව, මෙම ගුන්තය මූලික්ල් ලේම යොදා ඇත.

8. යම්කිසි මහජන ප්‍රස්තකාලයක් ස්වකීය පාලන මණ්ඩලයකින් යුත්තද, මූදල් පාලනය හා සේවක මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් සේවකීට කටයුතු කරන්නේද පරිපාලන වශයෙන් එම ප්‍රස්තකාලය ඒකකයකි.

9. යම්කිසි මහජන ප්‍රස්තකාල සම්බන්ධයක් හෝ සේවා සම්බන්ධයක් යටිනි පරිදි සේවකී පරිපාලන ඒකකයක් වශයෙන් ක්‍රියා කරන්නේ නම් හෝ හිටිස්සමක් අනුව එවැනි ඒකකයන් සම්බන්ධයක් සහයෝගයෙන් ක්‍රියා කරන්නේ නම් එම මහජන ප්‍රස්තකාල ව්‍යාපාරයකි.

10. ඉහත දැක්වූ පාලන ඒකකයක හෝ ව්‍යාපාරයක කොටසකින් යම්කිසි සේවයක් පවත්වන්නේ නම්, (දිදාහරණ : තැන්පත් එකතුව, ජ්‍යෙෂ්ඨ සේවය, රුධි ප්‍රස්තකාල, ප්‍රධාන ප්‍රස්තකාලය, ලුම, ප්‍රස්තකාලය හෝ ආරෝග්‍යභාරා ප්‍රස්තකාල සේවය) එය සේවා ලක්ෂණයකි.

11. මහජන ප්‍රස්තකාල සේවය යනු “ක්‍රියා ස්වභාවය” දක්වන සාමාන්‍ය වචනයකි. එහින් “ප්‍රාදේශීකා” වශයෙන් සීමාවක් හෝ “පාලන බලය” පිළිබඳ අර්ථයක් හෝ නිරුපනය නොවේ.

පරිපාලන ඒකකයක ප්‍රමාණය

12. විශාල ජනගහනයකින් යුත් දියුණු වූ තාගරික ජන සමාජයන්හි, අංග සම්පූර්ණ ප්‍රස්තකාල සේවයක් පවත්වාගෙන යුම සඳහා, ප්‍රමාණයෙන් විශාල ඒකකයන් ඇති කිරීම අවශ්‍ය බව එන්තු ගොස් ඇති සත්‍යයකි. මෙහි ඉහත දැක්වූ මූලධර්ම පද්ධතියෙහි තුන් වැන්නෙහි සඳහන් කළ පරිදි මෙම ඒකකයන් හැකිතරම් විශාල විස්‍යතුය. අංග සම්පූර්ණ වූද කායනීක් ඡම්බූද සේවාවන් කෙළින්ම ප්‍රච්‍රිත්වීම සඳහා මෙවැනි විශාල ඒකක අත්‍යවශ්‍යය.

13. එහෙන්, ඉතාම සාර්ථක ප්‍රමාණයේ පරිපාලන ඒකක සකස් කිරීමට උත්සා කිරීමේද බොහෝ විට ආර්ථික දිරිදත්තවය, අධික ජනගහනය යනාදී ත්‍යාවා බැඩාවන්ට මූහුණ පැමැට සිදුවේ. රටින් 10, පළාත් පාලන ක්‍රමයන්හිද ඉතා විශාල වෙනස්කම් නියුති විශාල ජනගහනයක් ඇතාන් ආර්ථික වශයෙන් ගක්නීමන් වූවන් ඇතාම ප්‍රදේශ කුඩා අධිකාරී ගණනාවකට වෙන් කොට නියීම නිසා එකිනීම අධිකාරීයකට අංග සම්පූර්ණ ප්‍රස්තකාල සේවයක් පවත්වාගෙන යුමේ

ඇක්නිය තොරුවේ ගොස් ඇතා. සැහෙන් ප්‍රමාණයේ අධිකාරීයක් ඇති කල්හි වුවද කුඩා එකකයන් විසින් තම තමාගේ බලනාල එවැන් නකට පැවතීමට නොහැකිවීම නිසා හෝ එවැන් නකට නොකුමැතිවීම නිසා හෝ මතා ප්‍රස්තකාල සේවයක් ක්‍රියාත්මක කිහිම අපහසු වී තිබේ. විශාල ප්‍රදේශයක් තුළ, තැනින් තැන විසින් ඇති සේවාවන් සම්බන්ධිකරණය අසාර්ථකවීමට හෝ තුළේ ඇති තවත් කරුණක් තම් ඇනෙකාත්‍ය සහයෝගය නොමැතිවීමය.

14. මෙම ප්‍රජා න මධ්‍යයේ වුවද, ප්‍රස්තකාල සේවා තුමච්චන් කිහිමේ අහිඹාපයෙන්, අවශ්‍ය පරිදි විශාල පරිපාලන එකකයන් ඇති කිහිම සඳහා තීති සම්පාදන කිහිම හෝ පාලන රෙගුලසි වෙනස් කිහිම හෝ ක්‍රියාත්මක වීම තිශ්චවය වශයෙන්ම දැන් දැන් දක්නට ඇති ලක්ෂණයකි. පාලන පාලන ක්‍රම සංඝෝධනය කිහිම, වඩ වඩා විශාල පාලන පාලන අධිකාරී එකකයන් වෙත බලය පැවතීම, ප්‍රදේශීකා ව්‍යාපාර ඇති කිහිම හෝ පවත්නා පාලන එකකයන් අතර සම්මුතියක් ඇති කිහිම යනාදී ක්‍රම මගින් මෙම අදහස මූදුන් පත් කර ගන්නා බව පෙනෙන්ව තිබේ. පායක උච්ච සම්භාරයේ විවිධත්වය හා අවශ්‍ය සේවාවන්හි ප්‍රමාණය සළකන කළ ඉතාම විශාල මහජන ප්‍රස්තකාල සේවා ව්‍යාපාරයකට වුවද, නුදුක් තම සම්පත්වලින් පමණක් එම සේවාවන් සර්වප්‍රකාරයෙන් ඉටු කිහිම අපහසු බව සැලකිය යුතුය. එමතිසා, එවැනි ව්‍යාපාර අතර ඇත්තාරී සහයෝගීතා වැඩ පිළිවෙළක් අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් “ඉන්ටමෝල්” සංවිධානය විසින් 400,000 ට අධික ජනගහනයක් ඇති නගරවල ප්‍රස්තකාල සේවා සැලසුම්කරණය පිළිබඳව පිළියෙල කොට ඇති ප්‍රමිති පිළිබඳව නොරතුරු දැන සිටීම ප්‍රයෝගනවත්ය.

15. මහජන ප්‍රස්තකාල සේවයක් පැවැත්වීම සඳහා යටත් පිරිසෙසින් 1,50,000 ක පායක සංඛ්‍යාවක් සිටීම යෝග්‍යය. අංග සම්පූර්ණ විවිධ පායක උච්ච සැපයීමටත් දියුණු වූ විද්‍යාත්මක උපකරණ හා සේවා ක්‍රම ලබා දීමටත් විශේෂ සේවා මාලාවක් පවත්වාගෙන යුමටත් මනාව ප්‍රහුණු කරන ලද සේවක මණ්ඩලයක් යෙදීමටත් ආර්ථික වශයෙන් හැකි වනුයේ එවැනි පායක නාත්ත්වයක් ඇත්තාම් පමණි. සාමාන්‍යයෙන් පාලන කායීම වශයෙන් සළකන කළ පාලන් පාලන අධිකාරීන් කුඩා ප්‍රමාණයෙන් යුත් තුවන්, ප්‍රස්තකාල සේවා ඇති කරලීම සඳහා මෙම කුඩා එකකයන් සම්බන්ධ සිටීම අපහසු කායීමෙක් නොවන බැව ඇත් දැකිමෙන් ඔප්පු වී තිබේ.

16. ඇතැම් රටවල, ජාතික මට්ටමේ ප්‍රස්තකාල සේවා රාජ්‍යංශය මගින් පවත්වාගෙන යනු ලැබේ. විශේෂයෙන්ම සිම්තා බන සම්පත්වලින් උපරිම ප්‍රයෝගනය ලබා ගත යුතුව ඇති දියුණු වන රටවල මෙවැනි විශාල පාලන එකකයක් ඇති කරලීම යෝග්‍ය බව සඳහන් කළ යුතුය.

17. විශාල පරිපාලන ඒකක ඇති කිරීම ප්‍රස්තකාල සේවාවන්හි සිගු දියුණුවන්, පෙදු සේවා මෙන්ම විශේෂ සේවා ඇතුළු යහපතන් සේවා තන්ත්වයක් පවත්වාගෙන යැමවන් හෝතු වේ. එසේ වුවද සැම ජන සමාජයකම එවැනි ඒකක ඇතිකළ හැකි නොවේ. ඒ නිසා අවම වශයෙන් ඒකකයකට ජනගහනය 50,000ක්වන් සිරිය යුතුය. විශේෂ අවස්ථාවලදී, මිට වඩා කුඩා සමාජයන්හි ස්වකිය ප්‍රස්තකාල සේවයක් ඇති කර ගැනීම අවශ්‍ය විය හැක.

18. මහජන ප්‍රස්තකාල සේවා සඳහා ඉතුම කුඩා පාලන ඒකකයක ජනගහනය 3,000 කට වඩා නොඅඩු විය යුතුය. එසේ නුවුවහොත් අර්ථවන් සේවා තන්ත්වයක් පවත්වාගෙන යැමව නොපිළිවන. මෙනාරම් කුඩා ඒකකයක් ඇති කළ යුත්තේද වෙනත් කිසිම අයුරකින් සුදුසු ප්‍රතිකරීමයක් නොකළ හැකි කළේහි පමණක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ජනගහනය ඉතු තුනිවීම, ගමනාගමන පහසුකම් විරුද්ධීම යනාදී අවස්ථාවලදී හැර මෙවැනි කුඩා ඒකක ඇති කිරීමන් වූලකීම මනාය. හැකි සැම අවස්ථාවකදීම පාලන ඒකකයකට ඇතුළත් වන ජනගහනය මිට වඩා වැඩි විය යුතුය. පාලන ඒකකයක් කුඩා වූ තරමට වෙනත් ඒකකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය වැඩි වන්නේය.

සේවා ලක්ෂණය : වර්ග හා එහි ප්‍රයෝගන :

19. මනාව දියුණු වූ ප්‍රස්තකාල සේවයකට අයන් ප්‍රධාන නාගරික ප්‍රස්තකාලයක් යටත් පිරිසේයින් සතියකට පැය 60 ක් පාඨකයන් සඳහා විවෘතව තැබිය යුතුය. ගෙඩා ප්‍රස්තකාලයක නම් සේවා කාලය, අවශ්‍යතා අනුව, සතියකට පැය 18 වන් 60 වන් අතර විය යුතුය. පැය 40 ට වඩා අඩු සේවා කාලයකින් යුත් විශේෂ අරමුණු අනුව සැලසුම් කළ ප්‍රස්තකාල, සේවා වේලාවලින් පසුව කළාත්මක ක්‍රියාත්මක සඳහා යොදා ගත යුතුය. එසේ නුවුවහොත් එම ප්‍රස්තකාල පවත්වා ගෙන යැම ආර්ථික වශයෙන් එලදාකී නොවේ. සැම ප්‍රස්තකාලයක් ම පාඨකයන්ට පහසුකම් ඇති වේලාවන්හි, විශේෂයෙන්ම සති අන්තරේ හා සවස් කාලයේ, විවෘතව තැබීම අවශ්‍යය. එසේම, වයෝවැඩ හෝ අංගවිකල පාඨකයන් ඇතුළු සියලුම සාමාජිකයිනාට පහසුවෙන් පැමිණීමට හැකි වන පරිදි සංවිධානය කළ යුතුවේ. ජන සංඛ්‍යාව 3,000 කින් යුත් ඉතුම කුඩා පරිපාලන ඒකකයක් ඇති ප්‍රස්තකාලයක් සඳහා වුවද විශේෂ ගොඩනැගිල්ලක් අවශ්‍යය. විශේෂ ප්‍රස්තකාල ගොඩනැගිල්ලක් නොමැති නම් පාසුලක් හෝ ප්‍රමාණවන් ඉඩ කුඩා සපයා ගත යුතුය.

20. ප්‍රධාන පුස්තකාල සහ විශාල ගැඩා පුස්තකාල විසින් විශාල ප්‍රදේශයක පාඨකයින් සඳහා සියලුම අවශ්‍ය සේවා සපයනා අතර කුඩා ගැඩා පුස්තකාලවලට හැකිවනුයේ එම පුස්තකාල ආක්‍රිත ප්‍රදේශයේ ජනත්ව සඳහා සීමාවූ සේවයක් සැපයීමයි. එවැනි පාඨකයින් යමෙක් වඩා ගැඹුරු තොරතුරු හා සේවා බලාපොරොත්තු වන්නේ නම් එම සේවාවන් පැවතිය හැක්කේ විශාල පුස්තකාලයක් මගිනි.

21. ඉතා කුඩා ජනත්වාසවල හෝ අතර පිහිටා ඇති නිවෙස්වල වෙසෙන පාඨකයින්ගේ කියවීම සඳහා ජ්‍යෙෂ්ඨ සේවයක් මගින් හෝ තුපැල් සේවයක් මගින් පහසුකම් සැපයීම අවශ්‍යය මෙවැනි පහසුකම් සැපයිය නොහැකි විට, වරින් වර බෙදාදීම සඳහා සුදුසු තාන්හි පොත් එකතුවක් තැන්පත් කොට තැබිය හැකිය. ජ්‍යෙෂ්ඨ සේවයක් මගින් පොත් බෙදාදීමේදී නොකඩවා අධිමාසිකව එම සේවය පවත්වාගෙන යැම අරමුණු කරගත යුතුය. පොත් බෙදාදීමේ රටාව ඒ ඒ පළාත්වල අවශ්‍යතාවයනට ගැලපෙන අයුරු සකස් කර ගැනීමට සිදු වේ. ජ්‍යෙෂ්ඨ සේවයක් සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා එක් අවශ්‍යතාවක් නම් පොත් බෙදා හරින මධ්‍යස්ථානයේ ඉතා ප්‍රබාල පොත් සම්භාරයක් තිබේය. එබැවින් එම සේවා ලක්ෂ්‍යය හැකිතරම් පොත් පතින් ආච්‍ය කර ගැනීමට වග බලා ගත යුතුය. ජ්‍යෙෂ්ඨ සේවයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් ඒ වෙනුවට පොත් එකතුවක් සුදුසු ස්ථානයන්හි තැන්පත් කොට වරින් වර බෙදාදීමට පිළියෙල කර ගත හැකි වුවත් පාඨකයින් එයින් සැහීමකට පත්වන්නේ කළුතුරකිනි. එසේම තැනින් තැන එවැනි පොත් ගබඩා ඇති කිරීම සඳහා සැහෙන මුදලක් වැය වෙන බවද වටහා ගත යුතුය.

පොත් එකතුව පිළිබඳ ප්‍රමීති

සාමාන්‍ය කරුණු :

22. ඉතා කුඩා පාලන ඒකකයක පොත් එකතුව තොටියෙන්මේදී එක් වැසියෙකුට යටත් පිරිසේයින් පොත් කුනක් බැගින් ලැබෙන සේ ගණන් බැලිය යුතුය. ජන සාංඛ්‍යාව වැඩිවන විට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් එක් අයෙකුට පොත් දෙකක ප්‍රමාණයට පහත වැට්ම අසනුවුදායක නොවේ. සාමාන්‍යයෙන් අවුරුදු 14 න් පහත ලුමා ජනගහණය සියයට 25 වන් 30 වන් අතර ප්‍රමාණයක් වන විට පොත් එකතුවෙන් 1/3ක් පමණ ලුමා සේවා සඳහා සූදුසු පොතා පත්‍රින් සමන්විත විය යුතුය. ලුමා පායක අනුපාතය සියයට 30 ඉක්මවන විට මෙම ප්‍රමාණයද ඒ අනුව වැඩි විය යුතුය.
23. යට සඳහන් කරන ලද්දේ, ප්‍රයෝගන නොවන පොත්තද කැඩි ඉටියාමෙන් භාවිත්වියට න්‍යුජිංසු පොත්තද කළ ඉවත් කිරීමෙන් පසු, අර්ථවන් සේවාවක් පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය අවම පොත් ප්‍රමාණය පිළිබඳ නිර්දේශයන්ය. විමෘති, බැහැරදීම, ලුමා සහ වැඩිහිටි යනාදී සියලු අංශයන් කෙරෙහි මෙම ප්‍රමිති පොදුවේ බලපෑවෙන්වේ. අංගවිකල, විදේශීය ආදි විශේෂ පායකයින්ට අදාළ පොත්ත කෙරෙහි මෙම ප්‍රමිතින් බලපානු නොලැබේ.
24. දියුණුවන රටවල මෙහි නිර්දේශ කරන ලද සේවා තත්ත්වය, ඉක්මණින් ඇති කර ගුනීම අපහසුය. එහෙන්, විශේෂයෙන්ම, කුඩා ජනාධාරුවල මෙම ප්‍රමිතින්ට ආසන්න වන සේ හෝ සේවා පැවත්වීම අවශ්‍යය. ග්‍රන්ථ 9000 කට අඩු පොත් එකතුවකින් සාර්ථක සේවාවක් පැවත්වීමට නොහැකි වන අතර, පොතා පත්‍ර අතර සැලකිය යුතු විවිධන්වයක් ද ඇති නොවේ.
25. සාමාන්‍යයෙන්, සේවා තත්ත්වය රඳා පවත්නේ ජනගහණයේ උගෙන්කම අනුව වුවත් 3,000 ක් ජනගහණයක් සඳහා අවශ්‍ය අවම පොත් පත් සංඛ්‍යාව 9,000 ක් විය යුතු යයි සලකනු ලැබේ. ප්‍රස්ථාකාල සේවයක් අර්ථවන්ට පැවත්වීම සඳහා එය අවශ්‍යය. මතාව සංවිධානය කරගතහෙන් මෙවැනි පොත් එකතුවකින් සැහෙන ප්‍රමාණයේ බාහිර සේවාවන් වුවත් පැවත්විය හැක.
26. යම්කිසි පරිපාලන ඒකකයක ජනගහනය 3,000 ව අඩු කුඩා ජනාධාරු ඇත්තාම් ඒ සඳහා ජංගම ප්‍රස්ථාකාල සේවයක්, පොත් ගබඩාවක් හෝ තැපෑල් මගින් පොත් සැප්සිමේ වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. වරකට පොත් 200 ක් වන් අඟනින් අනුළත් කරමින්

පොත් ගබඩාවේ පොත්පත වසරකට 4 වරක්වන් මාරු කළ යුතුය. අනියයින් අවශ්‍ය විම්මීණ පොත්පත් කිපයක්ද මෙම පොත් පත් එකතුවට ඇතුළත් විය යුතුයි. බෙදා දීමට ඇති පොත්වල විස්තර දැක්වෙන සූචියක් හෝ ලැයිස්තුවක් සැපයීම පාඨකයිනට මත්‍ය පොත්පත් කළින් තෝරා වෙන් කරනා ගැනීමට උපකාරී වේ.

විම්මීණ ගුන්ථ

27. මහජන ප්‍රස්තකාල ප්‍රමිතියක් වශයෙන් විම්මීණ ගුන්ථයක් ගැඳින්විය යුත්තේ, “ විම්මීණය සඳහා නිරන්තරයෙන්ම ප්‍රස්තකාලයේ නිඛිය යුතු වූද, ඒ නිසාම බැහැර දිය තොහැකි වූද ප්‍රන්ථයක් ” යනුවෙනි. සාමාන්‍යයෙන් විම්මීණ ගුන්ථවල මිළ අධිකය ; එසේම, නිරතුරුවම පරණ සංස්කරණ ඉවත් කොට ඇත්ත් සංස්කරණ ලබා ගත යුතුය. විශේෂයෙන්ම දියුණු වන රටවල ප්‍රස්තකාලයෙන් බැහැර කිසියම් තානැකින් නිවැරදි තොරතුරු ලබා ගැනීම උගහට බැවේන්, ඉතා කුඩා ජනාවාසයක වූත් මූලික විම්මීණ ගුන්ථ එකතුවක් ගොඩ නාගා ගැනීම අවශ්‍ය වේ. ප්‍රශ්නයක්ව ඇත්තේ දියුණු වන රටවල, ඒ රටවලට අදාළ තොරතුරු අඩංගු සවහාභාවෙන් ලියවුතු විම්මීණ ගුන්ථවල තිගකමය.

28. ජනගහනය 3,000 කින් යුත් ප්‍රදේශයක පිහිටි ප්‍රස්තකාලයකට යටත් පිරිසෙයින් විම්මීණ ගුන්ථ 100 ක් වත් අවශ්‍යය. මිට වඩා විශාල ජනාවාස වල සම්පූර්ණ පොත් එකතුවෙන් සියයට දහයක්වත් විම්මීණ ගුන්ථවලින් සමන්විත විය යුතුය. මිටත් වඩා විශාල ජනගහනයක් යුත් ප්‍රදේශවල එම අනුපාතය තවත් වැඩි විය යුතුය. විම්මීණ ගුන්ථවල මිළ අධික හෙයින් ප්‍රස්තකාල වෙත පැවරෙන බර අඩු කර ගැනීම සඳහා වෙතත් ප්‍රාදේශීය ප්‍රස්තකාල හෝ/හා ජාතික ප්‍රස්තකාල සමග සහයෝගීතා ප්‍රවිමාරු ක්‍රමයක් පවත්වා ගෙන යුම ප්‍රයෝගනවත්ය.

29. ගොඩ ප්‍රස්තකාල ඇතුළු සියලුම ප්‍රස්තකාලයෙන්හි ලමා පාඨකයන්ගේ විම්මීණ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ලමා අංශයෙහි ඔවුනට සුදුසු විම්මීණ කානි සපයා නිඛිම අවශ්‍යය. ලොකු ලමයින් සාමාන්‍ය විම්මීණ ගුන්ථ හාවිනයට තුරු කළ හැකිය.

අනවශ්‍ය පොත්පත ඉවත් කිරීම

30. යම්කිසි පොත්ක් කැඩි බිඳී ගොස් ඇත්තාම්, අඩංගු කරණු යල් පැන ඇත්තාම්, එසේ තැනැහැන් එහි අඩංගු කරණු පාඨකයින්ට තාවදුරටත් තොහැලප් තාම් එම ගුන්ථය ප්‍රස්තකාලයෙන් ඉවත් කළ යුත්තාකි. පොත්ක් හැඳින් ආරක්ෂා මී නිඛිම එම පොත් ප්‍රස්තකාලයේ රදවා ගැනීමට එකම මිණුම් දැන්ව කර ගැනීම නුසුදුසුය. එක් ප්‍රස්තකාලයක ඇති ඇතුම් පොත් එම ප්‍රස්තකාලයට ප්‍රයෝගනවත්

නුවුවත්, වෙනත් ප්‍රස්ථකාලයකට ප්‍රයෝගනාවත් වේ නම් එවැනි පොත් යනා කළේහි මාරු කිරීමෙන් එයින් දීර්ඝ කාලයක් උපරිම ප්‍රයෝගනා ලබා ගත හැක.

31. අභිතින් ආරම්භ කරන ලද ප්‍රස්ථකාලයකා කුඩා බිඳී තිය ජොන්පාන ඉවත් කිරීමේ ප්‍රශ්නය පැන නොතැගේ. ජනගහනයේ ප්‍රමාණයට වඩා පොත් ප්‍රමාණයේ අනුපාතය වැඩි, කුඩා ප්‍රස්ථකාලවලද එවැනි පොත් ඉවත් කිරීමේ ප්‍රශ්නය වඩා කැපී පෙනෙන් නක් ගොවේ. විශාල ප්‍රස්ථකාලවලද තන්ත්වය මිට වඩා වෙනස්ය. එහි මූල්‍ය පොත් සංඛ්‍යාව ඉතා විශාල වුවත් ජනගහනය සමග සඳහන කළ පොත් අනුපාතය කුඩා විය හැක. එසේ වූ විට විශාල පායකා සංඛ්‍යාවකට ප්‍රයෝගනා ගැනීමට ඇති පොත්වල ප්‍රමාණය අනුපාතික වශයෙන් කුඩා වන හොයින් ඉටි ගිය පොත්පත් ඉවත් කිරීම නිගමනය කිරීම බලවත් ප්‍රශ්නයක් විය හැක. එවැනි පොත්පත් ඉවත් කොට අභිත් පිටපත් මිලදී ගැනීම සඳහා සැහෙන මූදලක් විය කිරීමට සිදු වේ. ප්‍රස්ථකාලයක් ප්‍රතිඵ්‍යාපනය වීමත්, එහි පොත් එකතුව කුමයෙන් වැඩිවිමත් සමග මෙම ප්‍රශ්නය වඩාත් තීවු වන් බව සැලකිය යුතුය.

32. සංවර්ධනය වන රටවල නීෂ්පාදනය කෙරෙන පොත පතෙකි කඩාසිවල තන්ත්වය-හා පොත් බැඳීම ඉහළ තන්ත්වයක නොපවතින හොයින් පොත්පත් සිසුයෙන් දුර්වලවන බව සැලකිය යුතුය. පොත්පත් ඉවත් කිරීම හා අභිත් පිටපත් ලබා ගැනීම පිළිබඳ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තින් සකස් කිරීමේදී මේ ප්‍රශ්නය කෙරෙහි අවධාරනය ගෙයම් කිරීම වැදගත් වේ.

වාර්ෂිකව අභිත් පොත් ගැනීම

33. අභිතින් ප්‍රකාශයට පත්වන ප්‍රමා පොත් ඇතුළු වෙනත් පොත්, යල් පැනපු පොත් වෙනුවට අභිත් සංස්කරණ, විශේෂයෙන්ම ප්‍රායෝගික විද්‍යාවන් පිළිබඳ පොත් සහ අභිත් විෂයයන් පිළිබඳ ලියුම් ඇති පොත් මේ යටතේ ලබාගත යුතුවේ. අරිථවත් සම බර පොත් එකතුවක් පවත්වාගෙන යුම් මෙන්ම පොත් එකතුව දියුණු කර ගැනීම වැදගත්ය. මූලික පොත් එකතුව කුඩා වූ තුරමට අභිත් පොත් ගැනීමේ අනුපාතය වැඩි විය යුතුය. කුඩා ප්‍රස්ථකාලයක් පාලිවිති කරන විශේෂ පායකයින්ට ඔවුන්ගේ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ඇති පොත් ප්‍රමාණය සිම්න සංඛ්‍යාවක් වන හොයින් පොත් එකතුව වර්ධනය නොවන බවක් හැගෙන්නට පුළුවන.

34. පායක සංඛ්‍යාව 1,000 ක් ඇති කුඩා පරිපාලන එකකයක යටත් පිරිසේයින් වර්ශයකට අභිත් පොත් 250 ක් සුපයිය යුතු යැයි කිරීදේ කළ හැක. ඇනුම් රටවල, විශේෂයෙන් ඉතා කුඩා

පරිපාලන එකකයන්හි පොත් 300 ක් වන් අඟනින් එක්කාසු නොවුවහොත් නාතා විධ විෂයයන් පිළිබඳ ඇති පොතපතින් සැලකීය යුතු ප්‍රමාණයක්වන් පූස්තකාලයට ලබා ගැනීමට නොහැකි වේ.

35. පොත් පාවිච්චිය ඇතියෙන් ඉහළ නොයන්නේ නම් යටයි අයුරු පොත්පත් එකතුව පවත්වා ගෙන යැමෙන් පොත පතෙහි ආරක්ෂාව සතුවුදායක තන්ත්වයක තබා ගැනීමටන්, සැහෙන ප්‍රමාණයක අඟන් පොත් ලබා ගැනීමටන්, යල් පැනපු පොතපත්ත ඉවත්තා කිරීම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටන් පහසු වේ. මෙම පායක සංඛ්‍යාව සියයට 25-30 වන් අතර ප්‍රමාණයක ඇති අවස්ථාවන්හිදී අඟනින් එකතු කරනු ලබන පොත්වලින් 2/3 ක් මෙම පොත් විය යුතුය. පොත්පත් පරිහරණය ක්‍රමයෙන් උසස් තන්ත්වයකට එළඹීන විට විශේෂ විෂයයන් පිළිබඳ පොත්පත් වල ප්‍රමාණය වැඩි විය යුතුය. කුඩා පූස්තකාලවලට වාර්ෂිකව එකතු කරගනු යුතු විමර්ශන ග්‍රන්ථවල අනුපාතය කුඩා වුවද පූස්තකාලයේ ප්‍රමාණය විශාල වන විට ක්‍රමයෙන් එම අනුපාතය ඉහළ නැග, පායක සංඛ්‍යාව 50,000 ඉක්මවන කළේහි විමර්ශන ග්‍රන්ථ අනුපාතය සියයට 10 ක් දක්වා වැඩි විය යුතුය.

36. ඇතුම් විට, ජාතික ග්‍රන්ථ නිෂ්පාදන තන්ත්වය අනුව අඟන් පොත් ගැනීමේ ප්‍රතිපත්තිය තරමකට වෙනස් කර ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම සංවධිනය වන රටවල පූස්තකාල කෙරෙහි මෙය බල පැවැත්වේ. ග්‍රන්ථ නිෂ්පාදන තන්ත්වය නොදියුණු රටවල, අවශ්‍ය ප්‍රමාණයට පොත්පත් දේශීය වශයෙන් ලබා ගැනීමට අපහසු කළේහි විදේශීය රටවලින්/විදේශීය භාෂාවලින් නිකුත්වන පොත් ලබා ගැනීමෙන් නියමිත අනුපාතය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනු යුතුය. ප්‍රාගෝනික විද්‍යාත්මක පොත පත ගැන විශේෂ සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය.

පොත් බැඳීම

37. කඩාසි කටරය යෙදු පොත්, පරිහරණයට පෙර ලැමිනෝට් කිරීමෙන් හෝ බැඳ ගැනීමෙන්, වඩා දීර්ඝ කාලයක් පාවිච්චි කළ නැක. ප්‍රකාශකයින් විසින් යොදා ඇති බැමිම වුවද කළකට පසු ප්‍රතිසංස්කරණය කරගනුහොත් පොත සම්පූර්ණයෙන් අහක දැමීමේ තත්ත්වයෙන් බෙරා ගත හැකිය. මේ නිසා පොත් බැඳීමේ අවශ්‍යතාවය හා එට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිඛුව නිරික්ෂණය කිරීම ඉතාම වැදගත්ය. සංවර්ධන වන රටවල නිකුත් වන පොත් ගොනෝ විට කුඩා සංස්කරණයන් වන හෙයින්ද, කඩාසි තත්ත්වය දුරක්ෂා හෙයින්ද, කටරය ගක්නිමන් නොවන

හෙයින්ද, මූදුණුය වන්නේ සීමිත සංඛ්‍යාවක් හෙයින් තැවත අවශ්‍ය වූ විට ලබා ගැනීමට වෙළඳ පොලෝ ජොන් නොමැතිවීමට ඉඩ ඇති හෙයින්ද, ජොන් බැඳීම ගෙන විශේෂ අවධානය යොමු කිරීම වලි.

වාර සගරා හා ප්‍රවෘත්ති පත්‍ර

38. සංචාරීතිය වන රටවල ප්‍රස්ථාකාලවලට වාර සගරා හා ප්‍රවෘත්ති පත්‍ර ලබා ගැනීමේ ප්‍රතිපත්ති එකිනෙකට බෙහෙවින් චෙනස් ලේ. ඇතැම් රටවල ජොන් ගැනීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති තාරමට ප්‍රවෘත්ති පත්‍ර පත්‍ර හා වාර සගරා ගැනීමේ ප්‍රතිපත්ති දියුණු වි නොමතා. රටක් ඇතුළත වුවද පාලන ඒකක අතරද සාමාන්‍යක් නොපෙනෙන අවස්ථා බොහෝය. ප්‍රවෘත්ති මාධ්‍යයක් වශයෙන් වාර ප්‍රකාශන ඉතා වැදගත් ලේඛන කොට්ඨාසයක් බැවින් මග පෙන්වීමක් වශයෙන් ඒ සඳහා ප්‍රමිතියක් සකස් කර ගැනීම අවශ්‍යය.

39. පූලික වශයෙන්, ප්‍රස්ථාකාලයක වාර ප්‍රකාශන 50 ක් වන් න්‍යුඩිය යුතු යයි සැලකේ. විශාල පරිපාලන ඒකකයන්හි ප්‍රධාන ප්‍රතිපත්ති 1,000 කට වාර ප්‍රකාශන 10 බැංශන් සැපයිය යුතුය. මේ සංඛ්‍යාවට, විවිධ ජේවා අංශ සඳහා අවශ්‍ය පිටපත්ද, විදේශ හා ජාතියාලීන් නිකුත් වන වාර සගරාද, මුමා වාර සගරාද ඇතුළත් වේ.

40. ජ්‍යෙනිගහනය 100,000 ක් හෝ රේට වැඩි පරිපාලන ඒකකයන්හි වාර සගරා සැපයීම, විෂය සූචි ඇති තැනිකම සහ වාර සගරා ලබා ගැනීම සම්බන්ධයෙන් සකස් කරගෙන ඇති සහයෝගීතා වැඩ පිළිවෙළ අනුව තීරණය කරගත යුතුය. ඉතා විශාල අනාවාසවල, ජ්‍යෙනිගහනයේ අනුපාතයට අනුව වාර සගරා සැපයීම අඩු කර ගන්නීමට පූජ්‍යත්වන් විය හැක. එහෙන් එවැනි විවිධ අවස්ථාවලට සුදුසු වන පරිදි ප්‍රමිතියක් නියම කිරීම උගහටය.

41. විශේෂයෙන්ම, අධ්‍යාපන මට්ටම පහත් තන්ත්වයක ඇති නොදුරු රටවල ප්‍රවෘත්ති පත්‍ර ඇතුළව වාර සගරා වැඩියෙන් සැපයීම් වැදගත් විය හැක. සාමාන්‍යයෙන් කියවීමට ලිවිමට පමණක් උගත් ප්‍රායෝගික සහයෝගාට වාර සගරා හා ප්‍රවෘත්ති පත්‍ර උදක්ම ප්‍රයෝගනවත් හෙයිනි. එවැනි රටවල, ජොන් නිෂ්පාදනයට වඩා වාර ප්‍රකාශන සංඛ්‍යාව බෙහෙවින් වැඩි බවද දකින්නට නැංවේ.

ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයන්

සාමාන්‍ය

42. ශ්‍රව්‍යය හෝ දැරූණෙය සඳහා උපකරණ සහිතව පාලිවිති කරන පායක දුව්‍ය, ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයන් යනුවෙන් අදහස් කොට්ඨාසී. ගුමේන්පෝන් තැටි, වුම්බක පටි, එනුපටි, සේයා රාමු, තුණ්චු සේයාපටි යනුදිය මිට ඇතුළත් ලේ. මෙම දුව්‍ය හාවිතය වර්ධනය වී ඇත්තේ මැතදී හෙයින් බොහෝ රටවල තවමත් ඒවා බහුලව පාලිවිති නොකොට්ඨාසී. එසේ වුවත් ප්‍රස්ථකාලවල හාවිතය සඳහා මෙම දුව්‍යවල වටිනාකම සිංහයන් වැඩි වන බව සඳහන් කළ යුතුය.

43. ප්‍රස්ථකාලවල ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයනට වඩා මූද්‍රිත පොතපතට ප්‍රමුඛස්ථානය දිය යුතුය. සංවර්ධනය වන රටවල ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයන් හාවිතයට ගැනීමේදී ඒවාට වැය වන මූදල් ප්‍රමාණය හා එයින් කොපමණ ප්‍රයෝග්තන ලබා ගත හැකිද යන්න සංසන්දත්තය කර බැලිය යුතුය. ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයන් සඳහා වැය වෙන මූදල් ප්‍රමාණය මුද්‍රිත පොත පත සඳහා වැය කළ හැකි නම් පොත පතින් ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයනට වඩා වැඩි ප්‍රයෝග්තනයන් ගත හැකි බව නිගමනය කළ හැක. එහෙන් ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යය ඇතැම් සංනිවේදන කාර්යයන් සඳහා ජෝත්තාපතට වඩා උග්‍රීති බවට සැකැයක් තැත. කෙසේ වුවද, මෙම දුව්‍යයන් අතාගතයේදී ඉතා එලදායී පායක දුව්‍යයන් වනු නොඅනුමානය.

44. ශ්‍රව්‍ය-දාෂ්‍ය මාධ්‍යයනට නැකම් කියන, පොතපත වෙනුවට හාවිතය කළ හැකි, ප්‍රස්ථකාල වල ඉඩකඩ ප්‍රමාණයද බොහෝ සේ ආරක්ෂා කර ගත හැකි ලේඛන වර්ගයකි සූක්ෂම-ලේඛන. දුර්ලභ පොත පත මිශ්‍රදී ගැනීමට දුෂ්කර අවස්ථාවලදී අඩු වූවියදමින් ඒවායේ පිටපත් සූක්ෂම-ලේඛන ස්වරුපයන් බොගන හැක. නා නා මාදිලියේ සූක්ෂම ලේඛන ඉතා විශාල ප්‍රමාණයක් ඇතාත් නොයෙක් රටවල අවශ්‍යතාවයන් අනුව දීම්වායේ හාවිතය අඩු වැඩි විය හැකි හෙයින් ඒ පිළිබඳ සාධාරණ ප්‍රමිතියක් නියම කිරීම අසිරිය. කෙසේ වුවද ශ්‍රව්‍ය-දාෂ්‍ය පායක දුව්‍ය පරිභරණය ව්‍යාප්ත කිරීම කෙරෙහි යම් කිසි බලපැමක් මහත්ත ප්‍රස්ථකාලයටම කළ හැකිය. ප්‍රකාශන අයිතියට යටත් නොවන ලේඛනවලින් සූක්ෂම-ලේඛන පිළියෙල කොට ඒවා හාවිතයට ගැනීමෙන් එවැනි සේවයක් ආරම්භ කිරීමෙහි ගැ ප්‍රරෝගාමිත්වය මහත්ත ප්‍රස්ථකාලය විසින් ගත හැකිය.

45. සැම මහජන ප්‍රස්තකාලයකම ලමා පාඨකයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රයෝගනය සඳහා වේප් රෙකෝබිරයක්, රෙකෝචි ප්ලේයරයක්, විතුපටි දර්ශකයක්, සේයා රාමු දර්ශකයක් හා/හෝ තුණ්ඩු සේයාපට දර්ශකයක්, කැසට් ප්ලේයරයක්, ජ්‍යෙගම තිරයක්, ගුවන් විදුලී යන්ත්‍රයක් හා ටෙලිඩු අන්ත්‍රයක් සහ තිබූ සූදුසුය.

ඇමගේප්න් තැවි සහ ගැඹුදා පටි

46. 20,000 ක පාඨක සංඛ්‍යාවක් සඳහා සේවා සලසන මහජන ප්‍රස්තකාලයක යටත් පිරිසේයින් ගැඹුදා තැවි හෝ/හා ගැඹුදා පටි 200 ක්වත් තිබූ අවශ්‍යය. සංඡිතය පමණක් නොව දේශනා, ඉගෙනිමේ හා උගෙන්වීමේ උපදෙස්, විදේශ හාජා පාඨමාලා යනාදි වශයෙන් ප්‍රමාදන් ව හා වැඩිහිටියන්ට ප්‍රයෝගනවත් ගැඹුදා පටි හා තැවි මිට ඇතුළත් විය යුතුයි.

සේයාපට, සේයාරාමු, තුණ්ඩු සේයා පටි, ගැඹුදා පටි

47. ඉහත සඳහන් පාඨක ද්‍රව්‍ය සැම ප්‍රස්තකාලයකම සේවා සඳහා සැපයීම ගැන සලකා බැලිය යුතුය. කුමන සේවා මට්ටමකින් මෙම ද්‍රව්‍ය සැපයිය යුතුද යන්න ගැන පොදු ප්‍රමිතියක් දැක්වීම ඇපහසුය. සේයාරාමු දර්ශකයක් වැනි උපකරණ බොහෝ පාඨකයින් සතුව ඇති හෙයින්ද, වෙළඳ පොලෙහි වර්ණ සේයා, රාමු බහුලව ඇති හෙයින්ද එවැනි ද්‍රව්‍ය ප්‍රස්තකාලයෙන් ඉල්ලා ගැනීමට පාඨකයින්ට පහසුකම් සැලසිය හැක. තුණ්ඩු සේයා පරිද සැහෙන පමණට ලබාගත හැකිය. එහෙන් ඒවා සාමාන්‍යයෙන් ඇවශ්‍ය වන්නේ අධ්‍යාපනික/ උපදේශක කටයුතුමලදී පමණය.

කළාකානීන් හා වෙනත් ද්‍රව්‍ය.

48. විමර්ශනය පිණිස හෝ බැහැර ගෙනා යැම සඳහා මූල් විතුව්ල මූල් පිටපත්, ඇතැම් විට මූල්පිටපත් පටා, ප්‍රස්තකාලවලින් සපයනු ලැබේ. මෙවැනි විශේෂ කළා කානීන් මෙම ග්‍රන්ථයෙහි සඳහන් කරන ලද ගුව්‍ය-දෘශ්‍ය මාධ්‍යයන්ට අයන් නොවන නමුදු බහු-මාධ්‍ය පාඨක ද්‍රව්‍ය-සපයනු ලබන ප්‍රස්තකාල වලින් ලබා ගැනීමට ප්‍රත්‍යුම්‍ය විය යුතුය. නමුත් ඒවා සැපයිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමිතියක් සඳහන් කිරීම උගෙනටය.

විශේෂ සේවා ප්‍රමිති

ප්‍රමා සේවා.

49. සාමාජිකයේ විශේෂ සැලකීල්ලට හාජනය විය යුතු පාඨක කොට්ඨාසයක් වශයෙන් ලමයින් පුස්තකය යුතුය. ඔවුන්ගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් ද විශේෂය. එහෙයින්, ලදු කාලයේ පටන් අවුරුදු 14 පමණ කාලය වන තුරු විවිධ වයස්වලට හා විවිධ මට්ටම්වල දක්ෂතාවලට අනුකූල වන පරිදි ප්‍රමා පුස්තකාල සේවා සකස් කිරීම වැදගත්ය. මෙම සේවා සාමාන්‍ය පුස්තකාල සේවයට ආබද්ධ වනස් පිළියෙල කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරනයෙන් සඳහන් කළ යුතුය. බොහෝ ලමයිනට බොහෝ අවස්ථාවල ප්‍රමා පුස්තකාලයට අමතර වශයෙන් සාමාන්‍ය පුස්තකාල සම්පත්වලින්ද ප්‍රයෝගන ගැනීමේ අවශ්‍යතාවය ඇතිවේ. එමතිසා, මෙම ග්‍රන්ථයෙහි, ප්‍රමා පුස්තකාල පිළිබඳ ප්‍රමිති සඳහන් කිරීමේදී හැකි සැම අවස්ථාවකම සාමාන්‍ය පුස්තකාල සේවා හා සම්බන්ධ කොට එම ප්‍රමිතින් සාකච්ඡා කොට තිබේ.

50. ප්‍රමා වරිතය වර්ධනය කිරීමේ කායනීයේ දී පුස්තකාලයක් ක්‍රියාකාලයෙන් ප්‍රමා පුස්තකාලයක් නොවේ. මානසික වශයෙන් ඔහු පිබිද්වීමදී, පුස්තකාලයකින් සිදුවිය යුතු මහඟ කායනීයකි. මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පුස්තකාලයේ ග්‍රන්ථ එකතුව නා නා මාදිලියේ ප්‍රබන්ධාත්මක පොනපත හා ගැස්ත්‍රීය පොනපත ද අනර සම්බුද්ධිතතාවයක් ඇතිවන පරිදි ගොඩ නාගා ගත යුතුය. පාසැල් වයසේ ත්‍රිමයින්ගේ අවශ්‍යතා පමණක් නොව පූරීව පාසැල් වයස්වල ලමයින් ගැන ද, කියවීමට හුරුලීමට, පෙර වයස්වල ලමයින් ගැන ද සැලකීල්ල යොමු කළ යුතුය. පාසැල් අධිකාරීන් සමග සාකච්ඡා කොට දක්ෂ ලමයින් මෙන්ම අදක්ෂ ලමයින් සඳහා ද යෝගය සේවාවන් සැලස්විය යුතුය. ලමයින්ගේ දේමාපියන් හා වෙනත් ඔවුනට සම්බන්ධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් ද මෙම සේවාවලට ඇතුළත් විය යුතුය. මෙම ප්‍රමිතින් සඳහන් කරන ලද්දේ මහජන පුස්තකාලයකින් සැලසුම් කළ යුතු ප්‍රමා සේවන් සම්බන්ධයෙන් පමණකි. සැහැන තරම් පාසැල් පුස්තකාල නොමැති ප්‍රදේශවල ප්‍රමා පුස්තකාල සේවයෙහි අවශ්‍යතාවය මිට වඩා වැඩිවිය යුතුය.

මහජන පුස්තකාල හේ ප්‍රමා පුස්තකාලවලට අමතාර වශයෙන් පාසැල් පුස්තකාල ඇති කිරීම අවශ්‍යය. ඇතැම් අවස්ථාවල සුදුසු පරිදි මෙම පාසැල් පුස්තකාල හා මහජන පුස්තකාල වලට සහයෝගිතා සේවාවන් පවත්වා ගෙන යැමට සිදු විය හැක.

51. පුස්තකාලය හේ බාහිර ප්‍රමා සේවා සඳහා ගුව්‍ය-දැංච්‍ය පාඨක ද්‍රව්‍ය ඉතා ප්‍රයෝගනවන් වේ. අධ්‍යාපනික කටයුතු සඳහා සකස් කරන ලද විශේෂ පාඨම්දා මිට ඇතුළත් වේ. පොනපතෙහි අඩංගු කරුණු වඩා

හොඳින් ලමා සින් තුළට කාවැද්දීමට බණ්ඩ-සේයාපරි හා සේයා රාමු කායනීක්‍රමව උපයෝගී කරගත හැක. එසේම, ස්ංගිතය හා වාචන තොරතුරු ගුමෝප්ප්‍රන් තැබී හා ගබඳ පම් මාර්ගයෙන් වඩා වින්තාක්‍රීයව ඉදිරිපත් කළ හැක.

52. ලමා පුස්තකාල සේවයේ නිරන පුස්තකාල සේවක මණ්ඩලය විසින් ලමා, සේවා, අවශ්‍යතා දී, එම අවශ්‍යතා ඉටු කරලීම සඳහා ඇති පුස්තකාල සම්පත් ගැන ද හොඳ වැටහිමක් හා දැනීමක් ලබා ගත යුතුය. එසේම ලමා සේවාවලට අදාළ කටයුතු කෙරෙන පාසල්, යොවන සම්ති, පෙර පාසල් ආයතන, ගුරු දෙශුරු සංගම් යනාදිය සමග ද, ගුරු හා වෙනත් එවැනි වෘත්තීයන්හි නිරන පුද්ගලයින් සමග ද සම්බන්ධතා ඇති කර ගැනීම තම සේවාවන් එලදායී ලෙස ඉටු කරලීමට උපකාරී කරගත හැකි මාගීයන්ය.

අංග විකල පාඨක සේවා,

සුමාන්‍ය

53. අංගවිකලනාවයන් නිසා ගෙදරට සීමාවූ ජීවිත ගෙවනා ලමා, සහ එකිනීම දෙපක්ෂයටම හැකිතාක් දුරට පුස්තකාල සේවාවලින් ප්‍රයෝග්‍රහ ගැනීමට අවශ්‍ය පහසුකම් සැලැස්වීම මහජන පුස්තකාලයක් සතු යුතුකමකි. අංග විකල ගණයට, ආරිරික දුර්වලනාවයන් පෙළෙන්තාවුන් මෙන්ම මානසික දුර්වලනාවයන්ගෙන් තැන්තහොත් මානසික අසනීපයන්ගෙන් එබා විදින්තාවුන්ද ඇතුළත් වේ. සේවකීය වාසස්ථානවල නිවැසි මෙම පුද්ගලයින්ට මෙන්ම ආරෝග්‍යභාරු හා වෙනත් සෞඛ්‍ය සේවා ආයතනයන්හි ආත්‍යිතාර ලබන යෝගීන්ට ද මෙම සේවා පහසුකම් සැලැස්වීම අවශ්‍යය. මහජන පුස්තකාලයක් කිසි දිනකාරී තොදුවූ, සේවනය තොකළ අය මෙම ආයතනවල සිටින්තාව හැකි බව වටහා ගත යුතුය.

54. යටකී සේවාවන් සැලකීය යුතු ප්‍රමාණයක් ඇති පුස්තකාලයක එළ සේවාවන් මතාව සංවිධානය කිරීම සඳහා එළ අංශයන්හි පුහුණුව හා, සුදුසුකම් ලැබූ පුස්තකාලයාධිපතිවරයෙකු ද ඔහුගේ සහායට අවශ්‍ය අවශ්‍ය කායනී මණ්ඩලය ද පත් කර ගත යුතුය. මෙම සේවා මහජන, පුස්තකාලයේ “විශේෂ අංශයක්” ලෙස පිළියෙළ කර ගැනීම වඩාත් සුදුසුය. මහජන පුස්තකාලයට අයන් පොත්පත් සහරු ගුව්‍ය දැංශය පාඨක ද්‍රව්‍ය ආදි සුමාන්‍ය සම්පත් මෙම සේවා, සඳහා ප්‍රයෝග්‍රහයට ගත හැකි වුව ද රේට අමතර වශයෙන් විශේෂ අවශ්‍යතාවක් ගොඩ නාගා ගැනීම අවශ්‍යය. මේ අවශ්‍යතා අතර ලොකු අකුරින් මුද්‍රිත පොත්පත්, පිටු පෙරලීම, පොත් තුදාටා ගැනීම යනාදිය සඳහා හාවිතා වන උපකරණ ද වේ.

ඉත්පෙළ පාඨක සේවා

55. ගෙවල ඔත්පෙළ වූවන් සඳහා කියවීමේ පහසුකම් සැපයීම දැන් බෙහෙවින් ව්‍යාප්ත වෙමින් පවතී. මෙදා හා සෞඛ්‍ය සේවාවෙහි සිදු වී ඇති වෙනස්කම් අනුව ආරෝග්‍ය ලාභවල ලෙවුන් දිරිස කාලයක් රදවාගෙන ප්‍රතිකාර කිහිම වෙනුවට නිවෙස්වලදීම හැකිතරම් සෞඛ්‍ය සේවා ලබාදීමට/ශේෂීමට කුවුෂුතු කිහිම දැන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නකි. ඔත්පෙළ වූවන් පිණිස පාඨක සේවා සැපයීම සඳහා පුද්ගලු වන්නේ ජංගම ප්‍රස්ථකාලයක්ද, ගාබා ප්‍රස්ථකාලයක්ද එස් තැන්හොත් මධ්‍යම ප්‍රස්ථකාල සේවයකින් ම එය ඉටු කරගත හැකි කේද යන්න ඒ ඒ ප්‍රදේශයේ ස්වභාවය අනුව නිගමනය කළ යුත්තාකි.

56. ගෙවල ඉත්පෙළව සිවින පාඨකයින් සඳහා යමන් පිරිසේයින් සති තුනකට වරක්වන් පෙන්පන් සැපයිය යුතුය. මූල්‍යවර මෙම පාඨකයින් මුණුගසී සාකච්ඡා කිහිම සඳහා අනිවාරියෙයන්ම පුහුණුව ලැබූ ප්‍රස්ථකාලයාධිපතිවරයෙක් යා යුතුය. ඉන් ඉක්විති කායි මණ්ඩලයේ වෙනත් ඇය මේ සඳහා යෙද්වීමෙහි වරදක් නැතු. යම් එම පහසුකම් ඇති ප්‍රදේශවල එක් දිනක දී එක් තිලධාරියෙකුට නිවෙස් 20-25 ක් පමණ තැරෑම්ව යා හැකි විය යුතුය. මේ සඳහා විශේෂයෙන් ප්‍රස්ථකාල වැන් රැඹුක් අවශ්‍ය විය හැක. පාඨකයෙකුට පෙන් “මෙපමණ සංඛ්‍යාවක්” පමණක් දිය යුතු යැයි තිරණය කිහිම තුසුදුසු ය. පාඨකයින්ගේ රුහී අර්ථිකම් කළින් දැන, ගත තුක්කේ නම් ඒ අනුව හුදුසු ජ්‍යෙන්පන් වෙන්පන් වෙන් කර ගැනීම පහසු වේ.

පෙනීම දුරක්ෂ හා අන්ධ පාඨක සේවා

57. අන්ධ පාඨකයින් සඳහා ප්‍රස්ථකාල සේවා පහසුකම් සපයනු ලබන රේගෝ ආයතන බොහෝ රටවල තිබේ. සියලුම ප්‍රස්ථකාල සේවකයින් විසින් මෙම ආයතන පිළිබඳ තොරතුරු දැන සිටිය යුතු අතර මහජන ප්‍රස්ථකාල විසින් මෙම සේවා පහසුකම් ගැන විස්තර සැපයිය යුතුය. අනෙම් රටවල මහජන ප්‍රස්ථකාල “බිරේල් ජේත්” හා “කතා කරන ජේත්” බෙදා ගෙන තියෙන්නේතයින් වශයෙන්ද ක්‍රියා කරන්නේය. පෙනීම දුරක්ෂ පාඨකයින් සඳහා ගොකු අකුරු ඇති පෙන් සහය දීමෙන්ද, එවැනි පොතාපත්‍ර ප්‍රසිද්ධ කිහිමෙන්ද මෙම ආයතනවලට ඉතා වැනි සේවයක් සිදු කළ හැක.

ආරෝග්‍යභාර පාඨක සේවා

58. ඇදන් 500 ක් සහ, 700 වන් 1,000 ටන්-අතර කායි මණ්ඩලයක් ඇති ආරෝග්‍යලාභක තිබිය යුතු සාමාන්‍ය ජේත් එකතුව 4,000 සිට 5,000 ක් සංඛ්‍යාවකි. මෙම පෙන් එකතුව මෙහි 54 වැනි ජේත් අයනි

දැක්වූ පරිදි නොකඩවා අභ්‍යන්තර කිහිමන් වෙනත් ප්‍රයෝග දුට්‍රු ඇතුළන් වන සේ සංචිතය කිහිමන් අවශ්‍යය. ඉතාම කුඩා ආරෝග්‍යභාලාවෙහි වුවද යටත් පිරිසේයින් 200-250 අතර ග්‍රන්ථ සංඛ්‍යාවක් තැන්පත්ව නිවීම අවශ්‍යය. එම ග්‍රන්ථ අවුරුද්දකට 4 වරක්වත් මාරු කළ යුතුය. මෙම පොත් රෝගීන්ට මෙන්ම කායා මණ්ඩලයට ලබා ගැනීමට පහසුකම් සැලැස්විය යුතුය. කායා මණ්ඩලය සඳහා අවශ්‍ය වෘත්තීය හා තාක්ෂණීක පොතපත ද ලබා දිය යුතුය. ජාත්‍යන්තර ප්‍රස්තකාල සංගම් සංචිතයානයෙන් අනුමත කරන උදෑ ආරෝග්‍යභාලා ප්‍රස්තකාල පිළිබඳ ප්‍රමිති මාලාවක් දැනටමන් ප්‍රසිද්ධ කොට නිබේ.

59. ප්‍රස්තකාල සේවා පවත්වාගෙන යැම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සපය ගැනීම වැදගත් වේ. මහජන ප්‍රස්තකාලයන් ආරෝග්‍යභාලාවක් මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කළයුතු කළ යුතුය. ඉතා කුඩා ආරෝග්‍යභාලාවකා වුවද පොත් තැන්පත් තැන්පත් කර තැබීම සඳහා සැහෙනා ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යය. ඔන්පොත් නොවූ රෝගීන් හා කායා මණ්ඩලයට ප්‍රවිචිත කළ හැකි ප්‍රස්තකාල කාමරයක් අවශ්‍යයෙන්ම නිවීය යුතුය. සැම ආරෝග්‍යභාලාවකම වාට්ටු වෙන පොත් සැපයෙන පොත් ප්‍රෝලි සේවයක් සතියකට වරක්වත් ක්‍රියාත්මක වන පරිදි සංචිතයා කළ යුතුය. දිර්සකාලීන ප්‍රතිකාර ලබන රෝගීන් ඇති, ව්‍යාප්ත ප්‍රස්තකාල සේවාවලින් ප්‍රයෝගීන ලබන ආරෝග්‍යභාලාවල, මිට වඩා ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඇදන් 500 කට නොඅඩු ආරෝග්‍යභාලාවල හා ස්ථානයු, කැඩුම් බිඳුම් හා මනෝචිකිත්සාගාර වැනි කුඩා විශේෂ සෞඛ්‍ය සේවා පැවැත්වෙන ආරෝග්‍යභාලාවල ප්‍රරේණකාලීන ප්‍රස්තකාලයාධිපතිවරයෙකු අවශ්‍යය. සේවා තත්ත්වය දියුණුවත්ම ලිපිකරු යනාදී අනිරේක කායා මණ්ඩලය ද බඳවා ගැනීමට සිදුවේ.

මහත් මඩම් හා වයෝච්චඩ ගුහ්සාධන ආයතන

60. මෙම ආයතනවල තෝවාසිකාධින් සඳහා එක් එක් පුද්ගලයෙකු සේත් 2 සිට 6 දක්වා ලැබෙන පරිදි 200 ට තෝවාසි එකතුවක් තැන්පත් කළ යුතුය; වර්ෂයකට 4 වරක්වත් එම පොත් මාරු කළ යුතුය. එසේම තොමසකට වරක්වත් ප්‍රහුණු ප්‍රස්තකාලයාධිපතිවරයෙකු විසින් මෙම ආයතනවල සේවා පරික්ෂා කළ යුතුය. ඒ අතර විශේෂ අවශ්‍යතාවන් ඇති වුවහොත් ඒ අවස්ථාවලදී ද ඔහුගේ සේවය ලැබා යුතුය. ඇතැම් විට මෙවැනි ආයතන ජ්‍යෙෂ්ඨ ප්‍රස්තකාල සේවයකට හෝ ගාබා ප්‍රස්තකාල සේවයකට ආබද්ධ කළ හැකිය.

බන්ධනාර, පුනරුත්ථාපන ආයතන

61. පුදේශයේ ඇති මෙවැනි ආයතන සියල්ලටම මහජන පුස්තකාලය විසින් පුස්තකාල සේවාවක් ලබා දිය යුතුය; සාමාන්‍යයෙන් එක් නොවාසිකයෙකුට පොන් 5-10 වන් අතර සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි විය යුතුය. දඩුවම් විදින කාලය, පුස්තකාලය පාලිච්චි කිරීමට අවසර ඇති නැති බව, පුස්තකාලයේ පරමාර්ථය අනුව මේ සංඛ්‍යාව අඩු වැඩි විය හැක. අවුරුද් දකුට 4 වරක්වන් මෙම පොන් සංඛ්‍යාවෙන් කිසියම් අනුපාතයක් අලත් කිරීමන්, විශේෂ පාඨක අවශ්‍යතාවයන් සඳහා මහජන පුස්තකාලයේ තැන්පත් පොන්පත ලබා ගැනීමට පහසුකම් ඇති කිරීමන් අවශ්‍යය. පුස්තකාලයේ පහසුකම් සූපයීමේදී හැකිතරම් දුරට සිරකරුවන්ට පුස්තකාල රෙගුලාසි ලිභිල් කළ යුතුය. මෙම ආයතන පරීක්ෂා කිරීම සඳහා පුහුණු පුස්තකාලයාධිපතිවරයෙකු වසකට යටත් පිරිසේයින් 4 වරක් බැහින් නොක්වා යැම අවශ්‍ය වේ. ඒ හැර විශේෂ අවස්ථාවලදී ආරාධනය කරනු ලැබුවහොත් ඒ අවස්ථා පැහැර නොහැරිය යුතුය. විශාල ආයතනවල ඇර්ණකාලීන පුස්තකාලයාධිපතිවරයෙකු සිටිය යුතුය.

සුළු ජාතින් හා විදේශීකියින්

62. පුස්තකාල සේවා සූපයීම සඳහා විශේෂ පාඨක කොටසාග දෙකක් වශයෙන් ස්ථිර පදනම්විය ඇති සුළු ජාතින්ට අයන් පුරවැසියන් දී, විදේශයන්ගෙන් පැමිණ පදනම්වි වි ඇති වැසියන් දී සූලකීමට සිදුවේ. ස්ථිර පදනම්විය ඇති සුළු ජාතින්ට කියවීමේ පහසුකම් සූලයීම, මෙහි යට දැක්වූ සාමාන්‍ය ප්‍රමිතිවලට අනුකූල විය යුතුය.

63. විජාතිකයින් සඳහා පුස්තකාල සේවා පහසුකම් සූපයීම තුනන මහජන පුස්තකාල සේවයේ අලත් අංශයකි. ඔවුන් ලබා පුස්තකාල සේවා භාවිතයට ගැනීම් උනන්ද කළ යුතුය. සේවකීය හාඡාවලින් පොන්පත් ලබා ගැනීමේ අපහසුකම්, ඔවුන් කිසියම් රටක රදි පවත්නා කාලයේ ඇති සීමිතකම යනාදී ප්‍රශ්න නිසා විජාතිකයින් සඳහා සේවා පහසුකම් ඇති කිරීම ජාතික මට්ටමෙන් සූලසුම් කිරීම උවිතය.

64. 500 කට තොඟවු මොනාම දේශ හාඡාවකුට අයන් ජන කොටසක් සඳහා උවත් මහජන පුස්තකාල සේවා සූපයීය යුතුය. ඔවුනොවුන්ගේ හාඡාවලින් පළවන පොන් හා වාර සගරු ඔවුනට ලබා ගැනීමට හැකි විය යුතුය. 2,000 ක ජනගහනයක් ඇති සංඛ්‍යාවක් 5 දෙනෙකුට එක පොන බැහින් අනුපාතිකව මෙම පොන් සූපයීය යුතුය. පොන් එකනුව යටත් පිරිසේයින් 100 ක් වන් විය යුතුය. වාර්ෂිකව අලත් පොන් ගැනීමේදී ජනගහනය 2,000 දක්වා 25 දෙනෙකුට එකක් බැහින්දා ඉන්

වැඩි සංඛ්‍යාව සඳහා 50 දෙනෙනුට එකක් බැඟින් ද යන අනුපාතයට මේ දී ගැනීම සූදුසූය. මෙහි ඉහත් 23 වන ජේදයෙහි සඳහන් කළ පරිදි මෙම පොන් සාමාන්‍ය පොන් එකතුවට අමතර වශයෙන් තිබිය යුතුය.

65. පායකායන් 500 කට, සාමාන්‍ය ප්‍රමිතිවල සඳහන් කරන ලද සංඛ්‍යාවට අමතරව, ස්වභාෂාච්චාවන් නිකුත් වන එක් වාර සගරාවක් හා එක් ප්‍රවෘත්ත්‍යේ පත්‍ර ලෙසද යුතුය. මිට කුඩා පායකා සම්භායන් සඳහා අවශ්‍ය වාර සගරා මධ්‍යගත එකතුවකින් හෝ ප්‍රස්ථකකාල සහයෝගතා ක්‍රමයකින් හෝ ලබා දීමට කටයුතු කළ යුතුය.

කායනී මණ්ඩල ප්‍රමිති

66. මෙම පරිව්‍යේ දෙයේ “ කායනී මණ්ඩලය ” යනුවෙන් හැඳින් වෙන්නේ පුස්තකාල සේවානියුක්ත වාත්තීය, පාලක සහ ලිපිකරු ශේෂ්වලට අයන් නිලධාරීන්ය. ලිපිකර කායනීන්හි නිරත වූවොන් මිස, කම්කරු, රියදුරු, කසල ශේෂක ආදි ශේෂීමිට අයන් නොවේ.

67. මහජන පුස්තකාල සේවක කායනී මණ්ඩල අවශ්‍යතාවය කරුණු කුනක් මත රදා පවතී : සේවාලාහි ජන්‍යවාසයයේ ජනගහනයේ ප්‍රමාණය, පෙනාපත ප්‍රවිචිතයේ බාහුල්‍යය, සේවා විපුලත්වය අනුව කායනී මණ්ඩල අවශ්‍යතාවයන් වෙනස් වේ. දියුණු වන්නා වූ පුස්තකාල සේවක පායක සංඛ්‍යාවන්, ව්‍යවහාර වන පොත්පත් සංඛ්‍යාවන් කෙමෙන් වැඩිවිම සාමාන්‍ය ධම්තාවයකි. මෙසේ පොත්පත් ව්‍යවහාරය හා පායක සංඛ්‍යාව වැඩිනය වීමේ වේගය එක් අවස්ථාවකින් පසු හේතා වීමට පවත් ගනී. පුස්තකාල සේවය මෙම අවස්ථාවට එළඹි විට කායනී මණ්ඩලයේ අවශ්‍යතාවය වැඩිවැඩියෙන් දැනෙන් තට පවත් ගන්නේ තොරතුරු සැපයීම හා පායක සේවා සම්බන්ධියෙනි.

68. කායනී මණ්ඩල, විශේෂයෙන්ම පුහුණු කායනී මණ්ඩලය, සම්බන්ධියෙන් ප්‍රමිතින් ගෞචිනගා ගැනීම සඳහා ඉතාමත් සාපික පදනම වශයෙන් සලකනු ලබන්නේ “ ජනගහනයේ ප්‍රමාණය ” යි. එහෙත්, භුදේක් ජනගහනය පදනම් කොට සකස් කර ගන්නා ප්‍රමිතින් ඉහත සඳහන් කරන ලද කරුණු අනුව සුදුසු පරිදි වෙනස් කර ගැනීමට අවශ්‍ය විය හැක. විශේෂයෙන්ම වැඩිනය වෙමින් පවත්නා සේවක යටති ධම්තාවයන් කෙරෙහි ආරෝපනය කරන වැදගත්කම කොනෙක් දුරට සූධාරන ද යන්න වරින්වර පැලික්ෂණයට ලක් කළ යුතුය. විශාල වශයෙන් ජ්‍යෙෂ්ඨ සේවා පවත්වා ගෙන යන පුස්තකාලයන්හි විශේෂ කායනී මණ්ඩල ප්‍රමිති සකස් කර ගැනීමට සිදු වේ.

69. මොනම මහජන පුස්තකාල සේවයක වූව ද, පාලන කටයුතු හා උපදේශක කටයුතු ද, පොත්පත් තේම් හා වරිගිකරණය ද, පායකයින්ට අවශ්‍ය වැත්තීයමය හා තාක්ෂණීක උපදේශ් ලබාදීම ද, අධ්‍යාපනික සංස්කෘතික හා සමාජයික සංවිධාන සමාග සංඛ්‍යාවයක් ඇති කර ගැනීම ද, පුස්තකාල සේවාවන් තාග සිවුලීම සඳහා සැලසුම් කිරීම ද පුහුණු පුස්තකාලයාධ්‍යාපනිවරයෙකු විසින්ම ඉටු කළ යුතුය.

70. ලිපි ගොනු පවත්වාගෙන යැම, පොත්පත් නිකුත් කිරීම හා ආපසු හර ගැනීම, පොත් එකතුන් සකස් කිරීම හා පවත්වාගෙන යැම යනාදී දෙනික ක්‍රියාවන් ලිපිකරු ශේෂීයෝ කායනී මණ්ඩලයේ

සේවාවන්ය. වෙනත් විෂයයන් පිළිබඳ පුහුණු ව්‍යවන් පුස්තකාලයේ වෙනත් කායනීස් එනායන් හි සේවයට අවශ්‍ය වේ.

71. ජනගහනය 3,000 ක් සහිත පොත් 9,000 ක් ද, වාර සගරු කිරීයක්ද ඇති ප්‍රමා හා වැඩිහිටි සේවා පවත්වනු ලබන අප්‍රේක්ෂිත ඉතාම කුඩා ඒකකයකට පුහුණු පුස්තකාලයාධිපති වරයෙකු පත් කිරීම සූයාරනය. තරමක ලිපිකරු සේවයක්ද අවශ්‍ය වේ.

72. දියුණු වූ පුස්තකාල සේවයක් ඇති විශාල පරිපාලන ඒකකයන් සඳහා 2,000 ක ජනගහනයට එක් නිලධාරියෙකු බැඟින් පුහුණු වූ පුස්තකාලයාධිපතිවරුන් හා වෙනත් නිලධාරින් ඇතුළු සූල් සේවක තොවන කායනී මණ්ඩලයක් අවශ්‍ය වේ. ඉතා විශාල පරිපාලන ඒකකයන්හි මෙම කායනී මණ්ඩල අවශ්‍යතාවය මිට ව්‍යාමදක් අඩුවිය නැකි නමුත්, 1,50,000 ඉක්මවූ පරිපාලන ඒකකයන්හි පරිපාලනය හා ලිපිකර කායනී ප්‍රමාණය ඉතා විශාල විය හැකි අතර එම කායනීයන් ඉතා වැදගත් වන බව ද සැලකිය යුතුය. එසේම, විශේෂ සේවාවන් සඳහා පුහුණු නිලධාරින් අමතර සංඛ්‍යාවක් අවශ්‍ය වන බවද ඒන්නු ගත යුතුය. සූල් ජාතිකයන් හා විදේශීකරණයන් බහුලව වාසය කරන පෙදෙස්වල මෙම හාඡාවන් කියවීමට, ලිවිමට හා කාල කිරීමට නැකි අමතර කායනී මණ්ඩලයක් ද අවශ්‍ය වේ. පරිපාලන නිලධාරින්, නාක්ෂණීක නිලධාරින්, තොරතුරු සංවිධායක නිලධාරින් ඇතුළු නා නා විශේෂභාෂුවරුන් ඉතා විශාල පිරිසක් තුදුරු අනුගතයේ ද විශාල පුස්තකාල වල සේවයට අවශ්‍ය වන බව පැහැදිලිව පෙනෙන්නට නිලේ.

73. විශාල පුස්තකාලවල විවිධ අංශ හා විශාල භාජා පුස්තකාල ද ඇතුළු, සේවාවන් ගණ්නාවක් පවත්වා ගෙන යනු ලබන පාලන ඒකකයන්හි සැම සේවා අංශයකටම පුහුණු පුස්තකාලයාධිපතිවරයෙකු, බැඟින් සිරීම අවශ්‍යය. එසේම සැම පුස්තකාලයකම ඉතාම කුඩා සේවා අංශය වුවද හාරව කටයුතු කිරීම සඳහා නිත්‍ය නිලධාරියෙකු සිරිය යුතුය. ඔවුන් ප්‍රධාන පුස්තකාලයාධිපතිගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ක්‍රියා කළ යුතු අතර, පුස්තකාල සේවයේ පරාමාථ හා සේවා ක්‍රම පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් ලැබිය යුතුය.

74. යම්කිසි ආලන ඒකකයක පුහුණු පුස්තකාලයාධිපතිවරු සහ මූල්‍ය සේවක මණ්ඩලය අතර පැවතිය යුතු අනුපාතය කුමක් ද යනු නිරණය කළ යුත්තේ, එම පාලන ඒකකයෙහි සේවා තත්ත්වය අනුවය. මතාව දියුණු වූ සේවාවන් පවත්වනු ලබන නාගරික ඒකකයක සේවයෙහි නියුතු සේවක මණ්ඩලයෙන් යටත් පිරිසේකින් 33% පුහුණු පුස්තකාලයාධිපතිවරුන්ගෙන් සමන්විත විය යුතුය. කුඩා සේවා අංශ හා භාජා පුස්තකාල වැඩි සංඛ්‍යාවක් ඇති ඒකකයක පුස්තකාලයාධි

පනිවරුන්ගෙන් එක් අයෙක් ලුමා සේවා පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. මිට වඩා විශාල ප්‍රස්ථකාල සේවයක නම් වෘත්තීය නිලධාරීන්ගෙන් 1/3 ක් පමණ මේ අංශයෙහි විශේෂ හැඳුකිල්ලක් දක්වන්නන් විය යුතුය.

75. මහජන ප්‍රස්ථකාලයකට ඉසිලීමට සිදුවන වියදම් අතරින් ඉතා විශාල කොටසක් සේවක මණ්ඩලයේ ප්‍රධාන සඳහා වෙන් කිරීමට සිදුවේ. පුහුණු වූ ප්‍රස්ථකාලයාධිපතිවරුන්ගේ වේතන තීරණය කිරීමේදී දැක්ම කායුසිශේලී නිලධාරීන් බඳවා ගැනීමට හැකි වන පරිදි සින් අලවන වේතන ක්‍රමයක් සකස් කිරීම වැදගත්ය. එස්ම, පුහුණු ප්‍රස්ථකාලයාධිපතිවරුන් හා ලිපිකරුවන් අතර ඔවුනෙහුවින්ගේ කායුසියන් පැහැදිලිව බෙදා වෙන් කිරීම අවශ්‍යය. ලිපිකරුවකු අතින් නිම කරවා ගත හැකි කායුසියක් සඳහා පුහුණු නිලධාරීයෙකු යෙද්වීමෙන් වැදගත් වෘත්තීය කටයුතුවලට යෙදවීය හැකි කාලය විනු ගෙවන පරිදි කටයුතු කිරීම මතා පාලන තත්ත්වයක ලක්ෂණයකි.

76. දියුණු වන රටවල, ප්‍රස්ථකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ පහසුකම් සුලඟ ගෙවීම නිසා සැහෙන සංඛ්‍යාවක් පුහුණු නිලධාරීන් සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතා ඇති වේ. ආරම්භයේ දී මෙම නිලධාරීන්ගෙන් ඇතැමෙකු විදේශීය රටවලට යටා පුහුණු කරවා ගැනීමට ද සිදුවේ. මෙමැනි තත්ත්වයක් ඇති ව්‍යවහාරන් ප්‍රස්ථකාල අධ්‍යාපන පහසුකම් දියුණු වන තුරු සේවක මණ්ඩලයට සේවාස්ථා උ පුහුණුවක් ලබා දීමට කටයුතු කළ යුතුය.

පුස්තකාල ගොඩනැගිලි

සැලසුම් කිරීමේ දී සැලකිය යුතු කරනු :

77. සෑම මහජන පුස්තකාලයකම ලමා හා වැඩිහිටි දේපක්ෂයම සඳහා පෙන්පන් බැහැර ගෙන යැමි හා මිමිශිණ පහසුකම් සැලසීම අවශ්‍ය ව්‍යවද මේ කායනීයන් දෙකින් වැඩි අවධාරණය ගොමු කළ යුත්තේ කිනම් අංශයට ද යනු තීරණය කළ හැකිකේ විවිධ කරනු මතය. සේවා අංශයන් එකිනෙකා සඳහා කොපමණ ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය ද යනු නිශ්චලනය කිරීමට පෙර, පුස්තකාලයේ පරමාපා හා ප්‍රමුඛතා මොනවාදී, කිනම් සේවා පවත්වන්නේ ද, එම සේවා කෙතරම් වක්‍රාප්ත ලෙස පවත්වන්නේ ද යනු පැහැදිලිව තීරණය කළ යුතුය.

නම්කනාවය.

78. සෑම මහජන පුස්තකාල ගොඩනැගිල්ලක්ම සැලසුම් කළ යුත්තේ හැකිතරම් දුරට සේවය කිරීමට බලාපෙරාන්තු වන පාඨකාරීනාගේ සංඛ්‍යාවේ හා ස්වභාවයේ, අනුගතයේදී ඇති විය හැකි වෙනස්කම් ගෙන සලකා බලා අවුරුදු 10-20 දක්වා ඉදිරි කාලයක් තුළ ඇති වේ යයි අනුමාන කළ හැකි අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වන පරිදිය. හැකි සෑම අවස්ථාවකදී ම ගොඩනැගිලි භූමිය පිළියෙළ කර ගත් යුත්තේන්තේ, සැලසුම් සකස් කරගතා යුත්තේත්තේ අනුගතයේදී ගොඩනැගිල්ල අවශ්‍ය පරිදි විශාල කර ගැනීමට පහසු වන අයුරුදාය. ගොඩනැගිල්ල ඇතුළතා, විශේෂයෙන්ම පාඨකා ප්‍රයෝගනය සඳහා නියමිත කොටස්වල විදුලි ආලෝකය සැපයීම, උප්පන්වය පාලනායා කිරීම හා වෙනත් අවශ්‍යතා සඳහා යන්ත්තීක උපකරණ සවිකිරීම ආදි කටයුතු සැලසුම් කළ යුත්තේ බිම් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝගන ගැනීමට බාධා තොවන පරිදිය. විශාල පුස්තකාලවල පවා විවිධ කායනීංඡ වෙන් කිරීම සඳහා විශේෂයෙන් කාමර හෝ අංශ ගොඩ නැගිමලට වඩා ත්‍යාවකාලික වෙන් කිරීම හෝ රුක්ක, අල්මාරි, මේස් යනාදිය සුදුසු පරිදි අපුරා ගැනීමෙන් වෙන් කර ගැනීම සුදුසුය.

පිහිටීම හා යැම් රීම් පහසුකම් :

79. පුස්තකාලයක සේවා ලබා දිය යුතු පුදේශයේ ප්‍රමාණය තීරණය කිරීමට වඩා පුස්තකාලයට යැම් රීම් සඳහා ඇති පහසුකම් ප්‍රමාණ වන්ද යන්න සලකා බැලීම යෝග්‍යය. ජනගහනය නිරන්තරයෙන් රස් වන්නා වූද, ගැවසෙන්නා වූද, මනාව පැවත්වෙන පෙනුදු ප්‍රවාහක සේවා ඇත්තාවූද, රාජ වාහන තාවත්ත තැබීම සඳහා ඉඩ පහසුකම් ඇත්තා වූද පුදේශවල පිහිටි පුස්තකාලවලට, මෙම පහසුකම් හීන

ප්‍රදේශවල පිහිටි පුස්තකාලවලට වඩා බහුතර පාඨක සංඛ්‍යාවක් රස්වීමන්, වඩා ඇතින් වූ ප්‍රදේශවල වෙසේන පාඨකයන්ගේ ප්‍රමිණීමන් අපේක්ෂා කළ යුතුය. පුස්තකාලය මෙන්ම, සමස්තයක් වශයෙන් පුස්තකාලය පිහිටි ප්‍රදේශයේ ජනාක්ෂියතාවයද, වැදගත් වේ. මේ නිසා වෙළඳ සැල්, කඩ සාප්පු යනාදිය ගහණ ප්‍රදේශ, පුස්තකාල ආරම්භ කිරීමට ඉතා සුදුසු ය.

විනෝදාන් මක සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතු සමග සම්බන්ධා ඇති කර ගැනීම :

80. යම් සඳහන් කරන ලද සේවා තත්ත්වය ගොඩ නාග ගැනීමෙන් පසු අවශේෂ සේවා මධ්‍යස්ථාන වන ප්‍රදීජිණ ගාලා, විනුපට ගාලා යනාදිය සමග සම්බන්ධතා ඇති කර ගත හැක්කේ නම් එයින් විපුල ප්‍රයෝගන ලබා ගත හැක. පාඨකයින්ගේ සමාජයේ සංස්කෘතික අවශ්‍යතාවයන් වැඩිදුරටත් ඉවු කිරීම අරමුණු කරගත් මහජන පුස්තකාලයට, ඇතුම් විට, පාසුලක හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයක් පුස්තකාලය වශයෙන්ද සේවය කිරීමට හැකිවේ. එවැනි අතිරේක සේවාවලින් සමාජයට ලැබිය හැකි ප්‍රයෝගන වඩාත් තීවු කිරීම මහජන පුස්තකාලයකට කළ හැකි අතිරේක කටයුත්තකි.

ගොඩනැගිල්ලේ පෙනුම :

81. පුස්තකාලයේ මුළු පරමාර්ථය ගොඩනැගිල්ල දුවු පමණින්ම පැහැදිලි විය යුතුය. පුස්තකාලයේ එහිම හා සැලසුම් කිරීම මනාව ඉවු කිරීමෙන් එයින් සැපයෙන සේවා පිළිබඳ ගොඩ ප්‍රචාරයක් කළ හැකිය. එවැනි පුස්තකාලයක් අසලින් ගමන් කරන්නෙකුට එහි තුළට එකී බැලීමෙන් පවා පුස්තකාලයේ සේවා ගත අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වේ. ඉදිරිපස ඇතුළුවීම මනාව සැලසුම් කිරීමෙන් හා බැහැරට දිස්වෙන ප්‍රදීජිණ රාක්ෂණවලින්ද මෙය ඉවු කර ගත හැක.

ගොඩනැගිලි ප්‍රමිති :

82. මෙහි පහත දක්වන ජීදයන්හි, මහජන පුස්තකාලවල විවිධ සේවා සඳහා ද, පරිපාලන හා වෙනත් කායනීයන් සඳහා ද අවශ්‍ය ඉඩකුඩ ප්‍රමාණය ගැන සලකා බලනු ලැබේ. මෙම නිර්දේශ ගෝගා වන්නේ මහජන පුස්තකාල සඳහා පමණක් බිව සැලකිය යුතුය. මහජන පුස්තකාලයක් මගින්, පාසැල් පුස්තකාල සේවයක් වැනි වෙනත් අතිරේක සේවාවන්ද ඉවු කෙරෙන්නේ නම් මෙම ප්‍රමිති දේව අනුකූල වන පරිදි සැහෙන ප්‍රමුණයකට වෙනස් කරගත යුතුය.

83. 86 වන ජේදයේ සිට 92 වන ජේදය දක්වා සඳහන් කර ඇත්තේ සමස්ත වශයෙන් මහජන පුස්තකාලයක විමැඹීණ හා බැංචර දෙන සේවා සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ප්‍රමාණයයි. බොහෝ විට මෙම සේවා අංශ දෙකම්, එකම ආලාවක පවත්වාගෙන යා හැකිය. ඇතුම් විට මෙම සේවා අංශ දෙකින්ම හෝ එකකින් කොටසක්—සංඛීත, ත්‍යක්ෂණික ප්‍රාදේශීක ඉතිහාසය, යොවන පුස්තකාලය වැනි කොටස—ගොඩනැගිල්ලේ විශේෂ අංශයක හෝ වෙන් කළ කොටසක හෝ පවත්වා ගෙන යා හැක. යම්කිසි සේවා අංශයක් මෙසේ වෙන් කළ විට එම අංශයේ පොත්පත් නිකුත් කිරීම, කියවීම යනාදී කායුසීයන්—සඳහා අතිරේක ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. සේවා අංශ වෙන් කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේද ඒ ඒ අංශයන්හි සේවා හා පරිහරණය ව්‍යුහ්ත වන විටය. එසේම විශේෂ කායුසීංඡ ඇති කිරීම නිසාම සේවා හා පරිහරණය ව්‍යුහ්ත වීමද සිදුවේ. සාමාන්‍යංශයන් පාඨක ජ්‍යාගහනයෙන් සියයට විසිපහවත් තිහුවත් අතර සංඛ්‍යාවක් අවුරුදු 14 න් පහළ ලමයින්ගෙන් සමන්විත හෙයින් මතු දක්වෙන නිර්දේශයන් මෙම වයස් සිමාවට අනුකූල වනසේ පිළියෙළ කොට තිබේ. අවුරුදු 14 න් පහළ ලමයින්ගෙන් බොහෝ දෙනෙක් සාමාන්‍ය පුස්තකාලද පරිහරණය කරන නමුත් එය මෙම නිර්දේශයන් කොරේහි බල නොපැවැත් වූ බව සැලකිය යුතුය.

84. මෙහි 2 වන ප්‍රාජීදයෙහි දක්වා කරනු ඇතුම් සේවාවක් ප්‍රනා එකම පරිපාලන ඒකකයකට අයන් කුඩා සේවා අංශයක් මෙන්ම විශාල අංශයකින්ද සිදු විය හැක. පුස්තකාලයකින් සැපයෙන කිසියම් සේවාවක් සඳහා කොපමණ ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යද යන්න නිගමනය කිරීම සඳහා ප්‍රථමයෙන්ම සේවාලාභී ජ්‍යාගහන්යේ ප්‍රමාණය කොනෙක්ද ගණන් බැලිය යුතුය. විශාල ප්‍රදේශයකට විමැඹීණ සේවා පහසුකම් සපයන ප්‍රධාන පුස්තකාලයකින් බොහෝ, විට සීමිත ප්‍රදේශයක වැඩිහිටියන් සඳහා බැංචර දෙන සේවාවක් දී, අවට ප්‍රදේශයේ ලමා සේවයක් ද පවත්වා ගෙන යා හැක. එවිට, මෙම ත්‍රිවිධ සේවාව සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය නිගමනය කළ යුත්තේ අදාළ පාඨක සංඛ්‍යාව පදනම් කරගෙනය.

85. 22 වන ජේදයෙහි සඳහන් කරන ලද පොත් එකතුව පිළිබඳ ප්‍රමිති බලපානු ලබන්නේ 4 වෙනි ජේදයෙහි සඳහන් කරන ලද පරිපාලන ඒකකයන් කොරේහි බව සැලකිය යුතුය. සැම පරිපාලන

එශ්කකයක්හිම එෂ සනුව ඇති මූල්‍ය පොත් සංඛ්‍යව සේවා අංශ කිහිපයක් අතර බෙදී යන්නේය. එයින් ඇතැමෙක් ප්‍රධාන ප්‍රස්තකාලයේදී, ඇතැමෙක් ගැඹා ප්‍රස්තකාලයන්හිදී තාන්පත් වේ. ඉහත දැක්වූ පරිදි මෙම ප්‍රස්තකාල එකිනෙක අතර පොදු සේවාවන්ද කිහිපයක් ඇති වේ. මේ අනුව, යම්කිහි සේවා අංශයකින් නිකුත් ගෙරෙන වැඩිහිටි පාඨක ග්‍රන්ථ එකාතුව මිලග ජේදයෙහි දැක්වෙන සංඛ්‍යවට වඩා අඩු විය යුතු අතර, මහ පොත්වීමක් වශයෙන් 1 වෙනි වත්තයෙහි දක්වා ඇති සංඛ්‍යවන් තරමක් වෙනස් කරගත යුතුය.

වැඩිහිටි පාඨකයන්ට පොත් නිකුත් කිරීමේ අංශය :

86. පාඨකයෙකුට පොත් 2 ක් හෝ 3 ක් ලැබෙන පරිදි යම්කිසි ප්‍රදේශයක මූල්‍ය පාඨක ජනගහනයට අවශ්‍ය පොත් සංඛ්‍යව කොපමණ විය යුතුද යන්න නෑ වන ජේදයෙහි දක්වන ලදී. මෙම පොත් සංඛ්‍යවෙන්, එක් වැඩිහිටි පාඨකයෙකුට, යටත්පිරිසේයින් එක් පොතාක් බැඟින් ලැබෙන අයුරු බැහැර දෙන අංශය සැලසුම් කළ යුතුය. (1 වන වත්තය බලන්න). ප්‍රස්තකාලයක ඇති සෑම සේවා අංශයකින් නිකුත් වන මූල්‍ය පොත් සංඛ්‍යව, ප්‍රස්තකාලය සනු මූල්‍ය පොත් එකාතුවෙන් 1/3ක් පමණ වේ. මෙම සංඛ්‍යව සාමාන්‍යයෙන්, ඕනෑම අවස්ථාවක නිකුත් වී ඇති ප්‍රමාණය ලෙස සැලකිය ගැන. 85 වෙනි ජේදයෙහි සඳහන් කරන ලද කරුණුද සලකා වැඩිහිටි පාඨකයන් සඳහා බැහැර දීම පිළිස පාඨකයින් 1,000 ව පොත් 600ක් විවෘත රාක්කවල තාන්පත් කිරීම සැහේ. 60,000 කට අධික පාඨක සංඛ්‍යවක් ඇති ප්‍රදේශවල මෙම අනුපාතය තරමක් අඩු විය ගැන. පාඨකයින් 3,000 කට වැඩි ප්‍රස්තකාලයක පොත් 4,000 කට නොඅඩු ප්‍රමාණයක් විවෘත රාක්කවල තාන්පත් කළ යුතුය. (25 වන ජේදය බලන්න.) එහි නිර්දේශ කොට ඇති පරිදි මූල්‍ය පොත් එකාතුව යටත් පිරිසේයින් වෙළුම් 9,000 කි. මෙයින් 1/3ක් ප්‍රමා පොත් විය යුතුය. අවශ්‍ය පිළිස වෙළුම් 6,000 වැඩිහිටි පාඨකයන් සඳහාය. එයින් වැඩි කොටසක් බැහැර දීම සඳහා යෙදුවෙන අතර එයින් 1/3 ක් නිතරම නිකුත් කෙටි ඇති ප්‍රමාණය වේ. කුඩා ප්‍රස්තකාලවල නිකුත් වන පොත් සංඛ්‍යව කැලීන් කළට වෙනස් විය ගැන. එබැවින් වැඩිහිටි බැහැර දෙන අංශයක බිම් ප්‍රමාණය වර්ග මිටර් 100කට (උ. අ. 1076) නොඅඩු විය යුතු අතර, රේව අනුපාතිකව රාක්ක සඳහා ඉස්කුම්ප්‍රමාණයද සැපයීම අවශ්‍ය.

1 වැනි මත්‍ය. වැඩිහිටි පායකයන් සඳහා බැහැරදීමේ පහසුකම්

| යේවය සපයනු ලබන ජනගහනය (84 වන ගේදය බලන්න) | විවෘත රාක්ක පහසුකම් | | වෙළම 1000ට වර්ග මීටර 15 බැහින් අවශ්‍ය තීම් ප්‍රමාණය (අවම වගයෙන් වර්ග මීටර 100) |
|---|-----------------------------------|----------------------|---|
| | ජනගහනය 1,000 සඳහා වෙළම ගණනා | සම්පූර්ණ දාරිතාවය | |
| 3,000 | 1,333 | 4,000 | වර්ග මීටර 100; (වර්ග අඩ් 1076) |
| 5,000 | 800 | 4,000 | වර්ග මීටර 100 (වර්ග අඩ් 1076) |
| 10,000 | 600 | 6,000 | වර්ග මීටර 100 (වර්ග අඩ් 1076) |
| 20,000 | 600 | 12,000 | වර්ග මීටර 180 (වර්ග අඩ් 1938) |
| 40,000 | 600 | 24,000 | වර්ග මීටර 360 (වර්ග අඩ් 3875) |
| 60,000 | 600 | 36,000 | වර්ග මීටර 540 (වර්ග අඩ් 5813) |
| 80,000 | 550 | 44,000 | වර්ග මීටර 660 (වර්ග අඩ් 7104) |
| 100,000 | 500 | 50,000 | වර්ග මීටර 750 (වර්ග අඩ් 8073) |

87. විශාල ප්‍රස්ථකාලවල පොත් 1000 ක් සඳහා විවෘත රාක්කයක් සඳහා වර්ග මීටර 15 (වර්ග අඩ් 161) බැහින් ඉඩ ප්‍රමාණයක් සැලකියා යුතුය. මෙය, වැඩිහිටි පායක අංශයේ පොත් රාක්කයක උස ප්‍රමාණය තැවතු පහකින් සමන්විත යුයි සලකා ගණනා බැලු විට, අවශ්‍ය ප්‍රමාණයය. මේ අනුව සැලසුම් කළ විට, පායකයන්ගේ ගෙවීම සඳහා දා කායනී මණ්ඩලය, කුවුන්වර් සහ සුව් කැබේනවත්, පායකයන් 1000 කට එක් ආසනය බැහින් අවශ්‍ය තැන්හි මේස නොමැතිව වාචිවිම් පහසුකම් සහ ප්‍රදර්ශන උපකරණ කිහිපයක්ද සඳහා ඉඩ පහසුකම් සැලසුනු ඇත. පොත් ගබඩාවල කිහිපයම් අංශයකට පායකයනට ජීවිතීමේ පහසුකම් සහසුකම් සලසා තිබුනේ වී නමුත් ඉහත දැක්වූ පරිදි එවැන් රාක්කවල තැන්පත් කොට ඇති පොත් සංඛ්‍යාවෙහි වෙනසක් නොකළ යුතුය.

වැඩිහිටි පායකායන් සඳහා පොත් බැහැර දෙන අංශයකට අවශ්‍ය අනිරේක ඉඩකඩ ප්‍රමාණය පහත සඳහන් තේ දයන්හි සාකච්ඡා කරනු ලැබේ.

| | |
|--------|------------------------------|
| 94—100 | ග්‍රෑට්‍රැස්‍ය පායක ද්‍රව්‍ය |
| 109 | ප්‍රදර්ශන ගාලු |

වැඩිහිටි විමර්ශන අංශ :

88. වැඩිහිටි පායක විමෘශීන අංශයන්හි පහත දැක්වෙන කායුසීයන් සඳහා ඉඩ කඩ සැලසීම අවශ්‍යය.

- i විවෘත රාක්කවලින් යුත් පොත් එකතුව
- ii විමසීම අංශය
- iii කියවීම සහ ‘ක්‍රේජනික විමර්ශන’
- iv සහරා තැන්පත් කිරීම හා කියවීම

විමර්ශන පොත් එකතුව සහින විවෘත රාක්ක සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය

89. ප්‍රස්ථකාලයේ කොපම්පන විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාවක් විවෘත රාක්කවල තැන්පත් කළ යුතුද යන්න 28 වැනි තේදීයෙහි සලකා බලන දේ. එහි දැක්වූ පර්දි ඉතාම කුඩා, එනම්, මූල් පොත් එකතුව 9000 ක් පමණ වින සේවා අංශයකා සියලුව එක් අනුපාතය අනුව 100 ක්ද, විශාල ප්‍රස්ථකාලවල එක් පායකායකුව යටත්පිරිසේයින් පොත් දෙක.

(2) බැහින් වැවෙන සේ ගොඩනැගිය යුතු මූල් පොත් එකතුවෙන් සියලුව 10ක්ද විමර්ශන ග්‍රන්ථ තිය යුතු බවය. මෙසේ, එ් එ් ප්‍රස්ථකාල ප්‍රමාණය අනුව සැලසීය යුතු විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාවද වෙනස් වේ. සාමාන්‍යයෙන් පායක ජනගහනය වැඩි වන විට විමර්ශන ග්‍රන්ථ අනුපාතයද වැඩිවීම ස්ථානාවිකය. මේ හැර විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාව නිශ්චිතය කිරීමේදී එක් එක් ප්‍රස්ථකාලයට විශේෂිතයන් බලපෑනු ලබන වෙනත් කරුණු කිපයක්ද තිබේ. තම විමර්ශන අවශ්‍යතාවයන් ස්වේච්ඡන්ම ප්‍රදේශයේ සාර්ථකයන් ම ඉටු කර ගත හැකි පායකායන් සිලිම, ප්‍රදේශයේ කාර්මික හා විශේෂ අවශ්‍යතාවයන් ඇතිවීම, අවට ඇති ප්‍රස්ථකාල හා මහජන ප්‍රස්ථකාලය අතර ඇති සම්බන්ධතාවයේ ස්වරුපය, ප්‍රස්ථකාලය සතු විමර්ශන ග්‍රන්ථ රස් කිරීම ආරම්භ කළ කාලය, යනාදිය එසේ බලපවත්නා ධර්මනාවයන්ය.

90. සාමාන්‍ය පොත්කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයන් විමර්ශන පොත්කට අවශ්‍යය. මේ අනුව අනුපාතිකව විමර්ශන පොත්වලට වැඩි රාක්ක සංඛ්‍යාවක් අවශ්‍යය. එසේ වුවත් විමර්ශන අංශයේ පායක සංසරණය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය බැඳුව දෙන අංශයේ සැලසීය යුතු ඉඩ —

ප්‍රමාණය (28 වන ජේදය) තරම් විශාල නොවේ. එමතිසා පොත් වෙළම් 1000ක විවෘත රාක්ක සඳහා වර්ග අඩු 108 ක් ප්‍රමාණවත් වන බැව සලකනු ලැබේ. විවිධ ප්‍රමාණයේ පුස්තකාලවලට අවශ්‍ය යැයි ගණන් බලන ලද විවෘත රාක්කගත විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාවද, රාක්ක සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණයද, ආසන සඳහා අවශ්‍ය වන අනිලේක ඉඩ ප්‍රමාණයද 2 වන වක්‍රයෙහි දැක්වේ. (91 වන ජේදය බලන්න). මෙම ප්‍රමාණය කායනී මණ්ඩලයට අවශ්‍ය මේස පුවු සඳහාද සැංචෝ.

2 වන වක්‍රය

වැඩිහිටි පායක විමෙන සේවා පහසුකම

| පායක සංඛ්‍යාව | 22 වන ජේදයෙහි සඳහන් කළ පරිදි අවම පුස්තකාල පොත් සංඛ්‍යාව | | විවෘත රාක්ක ගත පොත් එකතුව (ජේද 89-90) | | ආසන පහසුකම (91 වන ජේදය) | |
|------------------|--|-------------------------|--|---|--------------------------------------|--|
| | එක් පායක යෙකුට | මුළු පොත් වෙළුම් ගණන | වෙළම් ගණන (මුළු ගණනින් පියයට අනුපාතය වරහන් තුළ) | වෙළම 1,000ට වර්ග අඩු 108 පාතයට අවශ්‍ය ඉඩකඩ | 1,000ට 1.5 අනු පාතයට අවශ්‍ය | එක්පායකයාට වර්ග මෙරට 2.5 භැගින් අවශ්‍ය ඉඩකඩ |
| 3,000 | 3 | 9,000 | 100(1%) | ව.ත්. 1 (ව.අ. 11) | 5 | ව.ත්. 13 (ව.අ. 140) |
| 5,000 | 3 | 15,000 | 3,300(2%) | ව.ත්. 3 (ව.අ. 32) | 8 | ව.ත්. 20 (ව.අ. 215) |
| 10,000 | 3 | 30,000 | 900(3%) | ව.ත්. 9 (ව.අ. 97) | 15 | ව.ත්. 38 (ව.අ. 410) |
| 20,000 | 3 | 60,000 | 3,000(5%) | ව.ත්. 30 (ව.අ. 323) | 30 | ව.ත්. 75 (ව.අ. 807) |
| 40,000 | 2½ | 1,00,000 | 7,000(7%) | ව.ත්. 70- (ව.අ. 753) | 60 | ව.ත්. 150 (ව.අ. 1,614) |
| 60,000 | 2 | 1,20,000 | 12,000(10%) | ව.ත්. 120 (ව.අ. 1,292) | 75 | ව.ත්. 188 (ව.අ. 2,024) |
| 80,000 | 2 | 1,60,000 | 16,000(10%) | ව.ත්. 160 (ව.අ. 1,722) | 120 | ව.ත්. 300 (ව.අ. 3,228) |
| 1,00,000 | 2 | 2,00,000 | 20,000(10%) | ව.ත්. 200 (ව.අ. 2,153) | 150 | ව.ත්. 375 (ව.අ. 4035) |

සටහන.—92 වන ජේදයෙහි දක්වා ඇති පරිදි වාර සහරා තුන්පත් කිරීම හා කියවීම සඳහා ද ජේද 93-100 දක්වා ඇති පරිදි ග්‍රව්‍ය-දායා පායක ග්‍රව්‍ය තුන්පත් කිරීම හා හාවිතය සඳහා ද අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය ඉහත දක්වා ප්‍රමාණයන්ට එකතු කර ගත යුතුය.

ක්‍රිජණික විමර්ශන හා කියවීම සඳහා පායක පහසුකම් :

91. පුස්තකාලය තුළ කියවීම හා ක්‍රිජණික විමර්ශන පහසුකම් සැලසීමේදී කරුණු කිඩියක් බලපාන බව සඳහන් කළ යුතුය. එනම් :

(i) ජනගහනයේ සිතාත්වය. වයස් ස්වභාවය, පුරුණකාලීන ශිෂ්‍ය පායක සංඛ්‍යාව.

(ii) ආශ්‍රිත ප්‍රදේශයේ ජන ජීවිතයේ ස්වභාවය.

(iii) පරෝෂණ සම්පත් හා ගුව්‍ය-දිෂ්‍ය පායක දුව්‍ය ආදියෙන් පුස්තකාලය කොතරම් පොගේසත්ද යන වග.

(iv) වෙනත් අවට පුස්තකාල ප්‍රයෝගනයට ඇති පහසුකම්.

(v) අවට ප්‍රදේශයේ අධ්‍යාපන ආයතන සතු පුස්තකාල හා තීව පායකයන් බඳවා ගැනීමේ කොන්දේසි.

ජනගහනය 1,000කට අනුපාතික වශයෙන් (මේස සහිතව) ආසන 1.5න් සැලසිය හැක්කේ නම් ඒ සාමාන්‍යයෙන් පුමාණවත්ය. එහෙත් 100,000 වඩා ජනගහනයක් ඇති කල්හි මෙම පුමාණය තරමක් අඩු කිරීමට සිදු වේ. මේස හා පුවු තබා ඇති ආකාරයට අනුව පායකයකු සඳහා, ව. මි. 2.5 (ව. අ. 27) ඉඩ කඩ පුමාණයක් වෙන් කළ යුතුය. පුස්තකාල සඳහාම සැලසුම් කළ කිසිම ගොඩනැගිල්ලක, මේසද සහිතව පායක ආසන 4 කට අඩුවෙන් සැපයීම තුසුසුය.

වාර සගරා තුන්පත් කිරීම හා කියවීම :

92. ප්‍රවාන් නි පත්‍ර හා වාර සගරා කියවීම සඳහා සෑම පුස්තකාලයකම පහසුකම් තිබිය යුතුය. මේ සඳහා අවශ්‍ය ඉඩකඩ පුමාණය කෙරෙහි මිට ඉහත ජේදයෙහි දක්වූ කරුණුවලට සමාන බැඳීමතාවයන් බලපාන බව සඳහන් කළ යුතුය. 20,000 ක ජනගහනයෙන් යුත් ප්‍රදේශයක පිහිටා ඇති පුස්තකාලයකා වාර සගරා අංශයෙහි, මිනිසුන් 2000 කට එක් ආසනයක් බැඟින් ලැබෙන පරිදි සැලසුම් කිරීම අවශ්‍යය. එහෙත් ජනගහනය 20,000 ඉක්ම වූ විට මිනිසුන් 3,000 කට එක් ආසනය දක්වා ආසන සංඛ්‍යාව අඩු කළ හැක. විවිධ ප්‍රාදේශීක අවශ්‍යතා අනුව මෙම පහසුකම්වල පුමාණය අඩු වැඩි විය හැකි බව සලකන්න. එක් ආසනයක් සඳහා වර්ග මිටර් 3 ක (වර්ග අඩු 32) බැමි පුමාණයක් වෙන් කළ යුතුය. මේ අනුව අලත් වාර සගරා හා ප්‍රවාන් නි පත්‍ර පුදරීණය කිරීමටත්, තදබදයක් නොමැතිව කියවීම සඳහා පායකයන්ට සැහෙන ඉඩ පුමාණයකන් ඉතිරි වන්නේය. සගරා අංශයක ප්‍රයෝගනය සඳහා කුෂන් කරන ලද ප්‍රවාන හා මිටි මේස. සාමාන්‍ය පායක මේස

පුපුවලට වඩා යෝගය වන්නේය. විවේකීව පොනා පත්‍ර බැලීම සඳහා ප්‍රිය මනාප වාතාවරණයක් ඇති කරලීමට එවැනි ගෙහ හාණ්ඩා උපකාරී වන්නේය. ක්‍රමානුකූලට ගොඩ නාගනා ලද පුස්තකාල ගොඩ නැංගිල්ලක මෙවැනි විශේෂ ආසනා 8 කට නොවූ සංඛ්‍යාවක් සැපයිය යුතුය. මෙසේ පැහැදිලියෙල කළ අංශයක් වටනා සහරා කියවීම සඳහා හාවිතය නොකෙරේ. එවැනි සහරා තැන් පත්‍ර කොට ඇත්තේ තේ විමර්ශන අංශයේ හෙයින් එච්චා කියවිය යුත්තේ තේද විමර්ශන අංශයේදීය. විමර්ශන වාර සහරා ඇංජය බහුලව පරිගරණය කෙරෙන කළේහි විවේක ආසනා පහසුකම් අඩු කිරීම හා අවශ්‍ය පරිදි විමර්ශන අංශයේ පාසක ආසනා වැඩි කිරීම යෝගය.

ශ්‍රව්‍ය-දැඡ්‍ය පාසක ද්‍රව්‍ය හා උපකරණ :

93. මහජන පුස්තකාලවල හාවිතය සඳහා සුදුසු ඉතුළු අංශය-දැඡ්‍ය මාධ්‍යයන් සිපුයෙන් වැඩිවීමද එච්චා බහුලව ප්‍රයෝගනායට ගැනීම ක්‍රමයෙන් ව්‍යාප්ත වන බුවද 42 වන ජේදයේ සිට 47 වන ජේදයන්හි දක්වන ලදී. එහෙයින් ඉතුළු අංශය-දැඡ්‍ය මාධ්‍යයන් සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය නියන් වශයෙන් සඳහන් කිරීම දුන්කරය. එහෙත් ඉතුළු අංශය-දැඡ්‍ය සේවාවක් පැවැත්වීමට අප්පේක් හා කරන කළේහි රීට යෝගය වන පරිදි ගොඩනැගිල්ල සැලසුම් කරගත යුතු බව වටහාගත යුතුය.

ශ්‍රව්‍ය-දැඡ්‍ය පාසක ද්‍රව්‍ය තැන් පත්‍ර කිරීම :

94. විශාල පුස්තකාලයන්හි, ඉතුළු අංශය-දැඡ්‍ය ද්‍රව්‍ය, අදාළ විෂයයන් සම්බන්ධ පොන් පත්‍ර ස්මර එ එ අංශයන්හි තැන් පත්‍ර කිරීම ඉතාම යෝගය ක්‍රමය චේ. එහි බුවද ඇතාම ඉතුළු අංශය-දැඡ්‍ය මාධ්‍යයන් තැන් පත්‍ර කිරීම සඳහා දුවිල්ලේලන් තොර, උපකරණ වය බහුලව වෙනස් නොවන වාතාවරණයක් ඇති ස්ථානයක් සපය ගත හැක් නම් නම් මනාය. විදුලි කම්බි බහුලව ඇති ස්ථානවල කුන්දම් ප්‍රදේශයක් ඇති වන හෙයින් එ අසල වුම්බක් පටි තැන් පත්‍ර කිරීමෙන් වැළකීමට වග බැඳ ගත යුතුය. මේ කරණු-සලකා බැලීමේදී විවිධ විශේෂ අංශවලින් යුත් විශාල පුස්තකාලවල පටා ඉතුළු අංශය-දැඡ්‍ය පාසක ද්‍රව්‍ය එ එ අංශවල තැන් පත්‍ර කිරීමට වඩා ඉතුළු අංශය-දැඡ්‍ය උපකරණ තැන් පත්‍ර කොට ඇති මධ්‍ය ගබඩාවක් යාබදව තැන් පත්‍ර කිරීම වඩා යෝගය බව වැටහෙනවා ඇත. (96 වන ජේදය බලන්න.) නව පුස්තකාල ගොඩනැගිමේදී එවැනි මධ්‍යම ගබඩා පුස්තකාලයේ සියලුම පාඨා අංශවලට පහසුවන් ප්‍රයෝගන ගැනීමට හැකි වන පරිදි සැලසුම් කිරීම අවශ්‍යය.

95. ප්‍රස්තකාලයේ ප්‍රමාණය අනුවදු, එහි එකතු කොට ඇති දුව්‍යවල ප්‍රමාණය අනුවදු, ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය දුව්‍ය සඳහා අවශ්‍ය වන ඉඩකඩ ප්‍රමාණය වෙනස් වේ. වඩාමන් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ශ්‍රමෝප්‍රාන් තැබී සඳහාය. විශේෂයෙන්ම, ශ්‍රමෝප්‍රාන් තැබී විවෘත පෙවිච්චවල බහා විවෘත රාක්ෂකවල තැබීම සඳහා විභාග ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය විය හැක.

ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය උපකරණ තැන්පත් කිරීම :

96. ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය පායක දුව්‍ය ප්‍රශේර්නයට ගැනීම සඳහා උපයේගි කර ගැනීමට හැකි නා නා විධ උපකරණ දිනෙන් දිනම වැඩිවන බව දක්නට තිබේ. එබැවින් මෙම උපකරණ සඳහා සැහෙන ඉඩකඩ ප්‍රමාණයක් සැලකිය යුතුය. මෙයෙන් ශ්‍රමෝප්‍රාන්, මකිනෝපිඡ් එකිරී වැනි ආනාමෙක් ප්‍රස්තකාලයේ සූදුසු තැන්වල ස්ථිර වශයෙන් සවි කොට තබාගත හැක. වේප් රෙකෝචිර, ස්ලයේඩ් ප්‍රාග්ධක්ටර යනාදි උපකරණ සාමාන්‍යයෙන් ගබඩාවක තැන්පත් කොට තබා පාවිච්චියට අවශ්‍ය වූ විට පමණක් බැහැරව ගැනීම සිරිනය. මෙවැනි උපකරණ ප්‍රස්තකාලය පොදු ගබඩාවක හෝ එසේ. තැනෙන් පරිපාලන ආයතනය සතු පොදු ගබඩාවක හෝ හැකි වන පරිදි පිටපත් කිරීමේ උපකරණ, වාර්තාගත කිරීමේ උපකරණ භාරව ක්‍රියා කිරීම සඳහා ගිල්පිය සහායකවරයෙක් යොදා ගැනීම සූදුසුය. විවිධ මාදිලියේ ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය සම්පත් පායකයිනට ලබාදීමට හැකි වන ජරිදි පිටපත් කිරීමේ උපකරණ, වර්තාගතු කිරීමේ උපකරණ යනාදියද සේවයට යොදුවීමට එවැනි ප්‍රස්තකාලවලට හැකිවේ.

97. ජනගහනය 20,000 ක් හෝ එට වැඩි ප්‍රදේශවල ප්‍රස්තකාල සේවාවලට අවශ්‍ය ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය උපකරණ ගබඩා කර තැබීම සඳහා විශේෂ පහසුකම් සලස්වා ගැනීම අවශ්‍යය. මොහෝ විට, ජන සංඛ්‍යාව 60,000 ඉක්මවූ ප්‍රදේශබඳ ප්‍රස්තකාලයන්හි, ගිල්පිය කාර්ය මණ්ඩලය සඳහාද විද්‍යාගාර, ජායා ස්ථිති හා වාර්තාගත කිරීමේ උපකරණ සඳහා අනිරේක ඉඩකඩ සැපයීමටද සිදු වේ.

ශ්‍රව්‍ය-දෂ්ජ්‍ය පායක දුව්‍ය උපකරණ හාවතාය:

98. සැහෙන ප්‍රමාණයේ බහුමාධ්‍ය පායක දුව්‍ය එකතුවක් ඇති ප්‍රස්තකාලයක සේවය සැලසුම් කිරීමේදී, එම දුව්‍ය පොදුගැලීක වශයෙන් මෙන්ම සාමූහික වශයෙන්ද ප්‍රශේර්නයට ගැනීමට උපකාරී වන සේවා පහසුකම් සැලසීම අවශ්‍යය. විශේෂයන්ම, ලමා ප්‍රස්තකාලවල මෙවැනි පහසුකම් සැලස්වීම ඉතාම වැදගත්ය. සාම්ජික වශයෙන් මෙම දුව්‍ය හාවතායට පහසු වන සේ, අදාළ උපකරණ

යටා පරිදි සවී කරන ලද ගාලාවක් පිළියෙල කිරීම අවශ්‍ය වේ.
එහෙයින් ප්‍රස්තකාලය සතු ගුව්-දෑප්‍ර එකතුව විශාල වශයෙන්
වර්ධනය වන කළේහි මෙටැනි රස්වීම් ගාලාවක අවශ්‍යතාවයද වැඩිවන
බව සැලකිය යුතුය.

99. පාඨකයන් එකිනෙකා වශයෙන් ගුව්-දෑප්‍ර පාඨක දුව්
හාවිතා කරන කළේහි, ඒ වෙනුවෙන් ප්‍රස්තකාලවල අතිරේක ඉඩකඩ
සැපයීමේ ප්‍රශ්නයක් මතු විය යුතු නොවේ. ප්‍රස්තකාලයේ සැම
පාඨක මේසයක් ම මෙටැනි දුව් හාවිතා කිරීමට සුදුසු වනසේ සැලසුම්
කිරීම ප්‍රස්තකාල සැලසුම්කරණයේ දි වගබලා ගත යුතු කාර්යයකි.
මෙටැනි පහසුකම් සැපයීම සැම අවස්ථාවකදීම අසිරු විය හැක.
එහෙත්, යටත් පිරිසේයින්, මීමර්ගණ අංශයේ සැම පාඨක මේසයකට හා
පාඨක කුටියකට විදුලී බලය ලබාදීම කළ හැක්කේ නම් එයද.
ප්‍රමාණවත්ය. මෙටැනි පහසුකම් සැපයීමෙන්, ඇතුම්විව, වැඩි පාඨක
සංඛ්‍යාවක් ප්‍රස්තකාලය හාවිතා කිරීමට පොලුඩාව ගැනීම්වත්,
එම අනුව 91 වෙනි ජේදයේ දැක්වූ ආසනා සංඛ්‍යාවට වැඩි ආසනා
සංඛ්‍යාවක් සැපයීමටත් හැකි වේ. ගැඹුද පරි හා ගුවන් විදුලී ගුවණය
සඳහා ඉයර්ගෝප්‍යන් හාවිතය සාමාන්‍ය සිරිතා වුවත් ගැඹුද පාලනය කළ
විශේෂ හා පෙළු කාලර කිපයක් සැපයිය හැක්කේ නම් ඒ ඉනා
යෝග්‍යය. මතා දෑප්‍ර උපකාරණ වෙන් වෙන් වශයෙන් පාවත්විව
කරන කළේහි සම්පූර්ණයෙන් ආලේකය කපා හැඳීම අනවශ්‍ය වුවත්,
සේය රාමු, සුක්ෂම ලේඛන, වින්පරි හා සුක්ෂම ලේඛන පරි සහ
වෙනත් තීරගත කළ යුතු දුව් හාවිත කියවීම හෝ දෑර්ගණය සඳහා
සුරියාලෝකය වැළකෙන පරිදි ප්‍රස්තකාලය සැලසුම් කිරීම අවශ්‍ය වේ.

100. ගුව්-දෑප්‍ර පාඨක දුව් හාවිතා කරන පාඨකයන් සඳහා
ආසනා සංඛ්‍යාව ව්‍යාප්ත කළ යුත්තේ, ගැමල්ප්‍රෝන් යන්ත්,
සුක්ෂම ලේඛන දෑර්ගකියන් යනාදිය තීතා වශයෙන් සවිකෙළ
අති කළේහිදී පමණය. ගැඹුද පරි හා තැටි ගුවණය සඳහා විශේෂයෙන්,
පිළියෙල කළ ආසනා ඇති කළේහිදී මෙය සිදුවේ. මෙටැනි සැම තීතා
ආසනායකට අමතාරව වර්ග මිටර 2.5 ක (වර්ග අඩ් 27) අතිරේක ඉඩ
ප්‍රමාණයක් වෙන් කිරීමට සිදු වෙන බව සැලකිය යුතුය.

ප්‍රමා පුස්තකාල සේවා

සාමාන්‍ය :

101. ප්‍රමා පුස්තකාල සැලසුම් කිරීමේදී පහත සඳහන් වතුරීවිධ මූලික අවශ්‍යතාවයන් සපුරා ගත යුතුය.

- (i) පුස්තකාල පොත් පත් හා වෙනත් පාඨක ද්‍රව්‍ය තැන් පත් කිරීම හා පුද්ගිණය කිරීමද ඇතුළත බැංශර දීමේ අංශය සඳහා පහසුකම් ;
- (ii) පාසුල් සිසුන්ට “ගෙදර වැඩ” කර ගැනීම සඳහා, විමුණු කුවයුතු හා පාඨම් කිරීම සඳහා ද අවශ්‍ය පහසුකම් ;
- (iii) තනි තනිව ග්‍රුවා-දෑම්‍ය පාඨක ද්‍රව්‍ය ප්‍රයෝගනයට ගැනීම සඳහා පහසුකම් ;

සහ

(iv) කජාන්තර ඇසීම, විතුපට බැලීම, දේශනවලට සවන්දීම, කායනී නිරුපනය යනාදී පුස්තකාලයෙන් ආරම්භ කරන වෙනත් සේවාවන් සඳහා පහසුකම්.

මෙයින් (i), (ii), (iii) සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය එකම අංශයක් තුළ පිළියෙල කරගත හැකිය. කුඩා පුස්තකාලවල, භාලුවකින් කොටසක්, සාමාන්‍යයෙන් මේ සඳහා උපයෝගී කරගත හැක. කජාන්තර ඇසීම යනාදී වශයෙන් (iv) වෙනි අංකය යටතේ දැක්වූ සේවාවන් සඳහා ඉඩකඩ ප්‍රයෝගය 108 වෙනි ජ්‍යෙෂ්ඨයෝගී සාකච්ඡා කරනු ලැබේ.

102. ප්‍රමා පුස්තකාලවල සේවාවන් ඇතැම් වේලාවන් තුළ දීව්‍යාවස්ථාවට පැමිණීම බලාපොරොන්තු විය යුත්තාකි. විශේෂ යෙන්ම, මෙය සිදු විය හැක්කේ පාසුල් වසා පැයකට හෝ දෙකකට පසුවය. ප්‍රමා පුස්තකාල සැලසුම් කිරීමේදී සැලකිය යුතු තවත් කරුණක් තාම ගිණු පෙන්නා ඇති; පුස්තකාලය තාරකීමට පැමිණීමේ හැකියාවකි. පුස්තකාලයේ සාමාන්‍ය සේවාවලට අවහිරයක් තොවන පරිදි එවැනි තාරකීමේ වාරිකාවලට පහසුකම් ඇති කරලීම කායනී මණ්ඩලය සතු යුතුකමකි.

103. බාල වයසේ ප්‍රමෙන්ට දුරින් පිහිටි පුස්තකාලයක් තාරකීම සඳහා ප්‍රාදේකාලාව පැමිණීමට අපහසුය. මේ නිසා, සාමාන්‍යයෙන්, පුස්තකාලයක වැඩිහිටි පාඨක සංඛ්‍යාවට වඩා ප්‍රමා පාඨක සංඛ්‍යාව අඩු විය යුතුය. මේ අතර, පුස්තකාලවලට පවුල් වශයෙන් පැමිණීමද වැඩිවැඩියෙන් දක්නට ඇති ලක්ෂණයකි. මෙම ලක්ෂණය සේවා

සුලංසුමිකරණය කොරේහි විශේෂයෙන් බලපාන බව මතක් කළ යුතුය. එවිට ප්‍රධාන පුස්තකාල හා ගාබා පුස්තකාලවලින් ඒ අවට සිටින ලමකින්ට පමණක් සේවා පහසුකම් සැපයීමේ නිතිය ක්‍රියාත්මක කළ නොහැක. එසේම, පුස්තකාලය සතු පොන් එකතුව, ඉඩක්ව හා වෙනත් පහසුකම් ඒ අනුව ව්‍යාප්ත්‍ය කිරීමට ද සිදුවේ. මේ නිසා විශේෂ ලමා සේවා අංශයන් ආරම්භ කිරීම අන්හිට්වය යුතුය යන්න මෙයින් අදහස් නොකෙරේ. වැඩිහිටියන්ට හා ලමකින්ට වෙන් වෙයෙන් පුස්තකාලයට ඇතුළුවේමේ දෙළඟු සැපයිය යුතු නොවේ. එසේම පුස්තකාලය අභ්‍යන්තරයේදී ද ලමුන් හා වැඩිහිටියන් වෙන්කෝට තැබීමටද උත්සාහ නොකළ යුතුය.

104. සම්පූර්ණයෙන් වාණිජමය පරිසරයක් ඇටි ප්‍රදේශවල පිහිටා ඇති විශාල නගරබඳ ප්‍රධාන පෙලේ පුස්තකාලයන්හි ලමා සේවා පහසුකම් සැපයීම සඳහා විශේෂ පරිග්‍රැමයක් දැඩීමේ අවශ්‍යතාවයක් සාමාන්‍යයෙන් ඇති නොවේ. එහෙත්, මෙවැනි ප්‍රධාන පෙලේ පුස්තකාලයක් ආසන්නව නොමැති, ලමා පායක සංඛ්‍යාවද බෙහෙවින් වැඩි ප්‍රදේශවල ලමුන් සඳහාම වෙන් වු විශේෂ පුස්තකාල ගෙඩ තැනිලි අවශ්‍ය විය ගැනී. මෙසේ වැඩිහිටියන් හා ලමුන් සඳහා වෙන් වෙන් වෙයෙන් සේවා පහසුකම් සැලසිය යුත්තේ යට දක්වූ පරිදි විශේෂ තත්ත්වයක් උද්ගතවන්නේ නම් පමණක් බව සැලකිය යුතුය.

බානිර සේවා අංශ :

105. පොන්පත් තැන්පත් කිරීම සඳහා කොපමණ ඉඩක්ව ප්‍රමාණයක් අවශ්‍ය වන්නේද යන්න රටින් රටට වෙනස් වේ. පොන්පත් පත් පුද්ගිණය සඳහා-පායකයින්ට අවශ්‍ය වන විවිධාකාර පොන්වලින්, විශේෂයෙන්ම බාල වයසේ ලමා පායක පොන්වලින්-එක පිටපත බැංක් තෝරාගෙනා එහි ඉදිරිපස පෙනෙනා සේ පුද්ගිණය කිරීම මැතිවි. තට්ටු හතරකින් යුත් පොන් 1000 ක් සහිත විවෘත ලමා රාක්ෂයක් සඳහා වගී මිටර් 15 ක (වගී අඩ් 161) ඉඩ ප්‍රමාණයක් සැහේ. මේ අනුව, වැඩිහිටි අංශයේ මෙන්ම ලමා අංශයේද පායකයන් ගැවසීම, කායිසී මණ්ඩලයට කළුන්වරේ සහ සූචි කැබේනෙවු, මේස රහිත ආසනා සහ ප්‍රමාණවන් පුද්ගිණ උපකරණද සඳහා අවශ්‍ය ඉඩක්ව සපයා ගත ගැනී.

106. 10,000 ක පායක සංඛ්‍යාවක් සඳහා සේවය කරනු ලබන පුස්තකාලයක යට දක්වූ පහසුකම් සඳහා වගී මිටර් 75 සිට 100 දක්වා (ව. අ. 807—1076) ඉඩක්ව ප්‍රමාණයක් සැහේ. 10,000 සිට 20,000 දක්වා පායක සංඛ්‍යාවක් සඳහා වගී මිටර 100 සිට 150 දක්වා

(ව. අ. 1076 සිට 1615) ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අවශ්‍යය. මේව වඩා වැඩි සංඛ්‍යවකට සේවා සැප්‍රයෙන ප්‍රස්ථකාලවලට අවශ්‍ය ඉඩ කඩ ප්‍රමාණයද එළු එළු ප්‍රස්ථතකාලයේ සේවා අනුව වැඩි විය හැක. කොසේ වූවද, මේ සැම අවස්ථාවකදීම, ප්‍රස්ථතකාලයේ පාරිකාධිනට අවහිර නොවන පරිදි ප්‍රස්ථල් මුම්බන් පංතියකට පහසුවෙන් ප්‍රස්ථතකාලය තැර සිමට සැහෙන තරම් ඉඩ කඩ අවශ්‍යයෙන්ම සම්පාදනය කිරීම වැදගත් ය.

ඡාචම් කිරීමේ පහසුකම් :

107. ලමා බාහිර අංශයේ සාමාන්‍ය ප්‍රයෝගනුය සඳහා පුවු මේස කිජායකට ඉඩකඩ සම්පාදනය කළ යුතුය. තරමක් වයසින් මුහුකුරා ගිය ප්‍රමාණ ප්‍රමාණයේ ප්‍රස්ථල් වැඩි හා ඡාචම් කිරීම ආදියට වැඩිහිටි විමැකීණ අංශය ප්‍රමාණයේ වැඩිහිටි කිරීමට කැමැත්තා දැක්විය හැක. එළු කායුනීයන් සඳහා වැඩිහිටි විමැකීණ අංශය බොහෝ විට අවශ්‍යද වේ. එවැනි අවස්ථාවල ඔවුන් එකිනෙක් විය යුතු නැතා. ලමා ප්‍රස්ථතකාලයේ වාර සරරා සඳහාද ඉඩකඩ සැප්‍රයෙය යුතුය. සේවා තන්ත්වය අනුව ඇතැම් ලමා ප්‍රස්ථතකාලවල විශේෂ විමැකීණ අංශයක් ඇති කිරීම එලඳායී විය හැක.

ප්‍රස්ථතකාල කායුනී සඳහා ඉඩ පහසුකම් :

108. ලමා ප්‍රස්ථතකාල සේවයේ ජෝදු ලක්ෂණයක් වශයෙන් ‘දේශන’ හා ‘කාරාන්තර පැය’ වැනි වැඩි සටහන් සඳහන් කළ හැක. මෙම කායුනීයන්, ප්‍රස්ථතකාලයේ වෙනත් සේවාවලට අවහිර තොවන සේ, මනාව සැලුපුම් කළ මුළු අංශයක පවත්වා ගෙන යා හැකිය. නාව්‍ය රු ඇත්ත්වීම, විතුපටි ප්‍රදැකීණ වැනි කායුනීයන්හිදී ආලෝකය ආලනය කිරීම, හා වෙනත් පහසුකම් නිඩුය යුතු හෙයින් රීට සුදුසු ජෝදු භාවක් සකස් කර ගැනීම සුදුසුය. එවැනි භාවක් මුළු අංශය ආසන්නයෙන් හා ප්‍රවේශවීමේ පහසුකම් ඇතිවන පරිදි පිළියෙල කර ගැනීම වැදගත් ය. ලමා සේවාවල විවිධන්වය හා විශාලන්වය අනුව, මේව අමතරව ප්‍රස්ථතකාලයේ උපාංගයක් වශයෙන් විශේෂාලයන් පිළියෙල කළ කාමරයක් හෝ භාවාවක් අවශ්‍ය විමට ඉඩ නිඩී. මෙම විශේෂ කාමරය ‘සටන්දීම’ සඳහා පමණක් හා එතිනායට යොදන්නේ නුම් එක් භාවකාලයකු සඳහා වගී මිටර් 1.5 ක් (ව. අ. 16 ක්) වෙන් කිරීම ප්‍රමාණවත්ය. එහෙන් එවැන්නක් “සමාජ භාවකා” ව්‍යවරණය ඇති වන සේ පිළියෙල කළ හැක්කේ නම්, ලමයින්ට ව විවිධ නිර්මාණත්මක කායුනීයන්හි නියුලීමටත්, එළු සඳහා අවශ්‍ය එනා මැණ්ඩුවා ප්‍රමාණ හා ප්‍රමාණ රැස් කර තැබීමටත්.

ඒකීදීම අංශ්‍යාවේ කිරීමටත් ඉඩ ප්‍රස්ථාව ලැබේ. මේ හර සෑම වැඩ සටහනකටම පසු කාමරය යලි යලින් ගුද්ධ පවිත්‍ර කිරීම හා ඇසිරීම ද අවශ්‍ය නොවේ. මෙවැනි ක්‍රියා සඳහා ගැලුවක් පිළියෙල කිරීමේදී එක් ලමයෙකුට වගී මිටර් 3 ක් (ව. අඩ් 32 ක්) ලැබෙන සේ ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීම ප්‍රමාණවත්‍ය. මෙවැනි ලමා ක්‍රියා ප්‍රමාණයක් හැකි තරම් දුරට සින් අලවන සූජ මතෙන්දු පෙනුමකින් යුත්ත විය යුතු අතර, ‘ක්‍රියාල ස්වරුපයකින්’ නොර විය යුතුය. එස්ම, යටත්පිරිසේසින් ලමයින් 30 කට (නැතහොත් සම්පූර්ණ ගිහා ප්‍රමාණයක්) හා උපරිම වශයෙන් 100 කට රස්වීමට හැකි වන පමණට විශාල විය යුතුය.

පුද්ගිණ ගැලු

109. සෑම මහජන ප්‍රස්ථකාලයක් විසින්ම, ස්වකිය අධ්‍යාපනීක, සාමාජයික හා ජන සන්නිවේදනාත්මක සේවා සම්බන්ධ අනිරේක ක්‍රියා වශයෙන් පුද්ගිණ පැවැත්වීමටද කටයුතු සම්පූර්ණය කළ යුතුය. මේ සඳහා පොත් පත් පමණක් නොව විවිධ පින්තුර ජායා රුප මෙන්ම වෙනත් වස්තුන් හා භාණ්ඩ උපයෝගි කරගත හැක. මහජන ප්‍රස්ථකාලයකා පැවැත්වෙන පුද්ගිණ සඳහා විශේෂ පුද්රේශණාගාර අමුතුවෙන් සැලසුම් කිරීම හෝ විශේෂ අංශයක් පමණක් පුද්ගිණ පැවැත්වීමට යොදා ගැනීමට වඩා සමස්ථයක් වශයෙන් මූල්‍ය ප්‍රස්ථකාල් සේවයට අනුබද්ධ වන සේ පුද්ගිණ සැලසුම් කර ගැනීම සුදුසුය. පුද්ගිණ භාණ්ඩවල සුරක්ෂිත හා ආලෝකය සැපයීම, තොතමනය පාලනය යනාදී කරුණු පළකන විට මෙස් පුද්ගිණය කළ හැකි භාණ්ඩ සීමිතවීම ඇතුම්විට නොවැළුක්විය හැකි ඉඩකඩ ප්‍රමාණය සියලුව 10 කින් වැඩි කිරීමෙන් පුද්ගිණ සඳහා අවශ්‍ය අවකාශය ලබා ගත හැක. පුද්ගිණ සඳහා වෙන් කෙරෙන මෙම ඉඩ ප්‍රමාණය කළේ පනාකාලීව සැලසුම් කළහොත් වෙනත් ක්‍රියා සඳහා යොදා ගැනීමටද හැකිවන අතර ප්‍රස්ථකාලීය කටයුතුවල අමතර තමසනාවයක් ද ඇති කරගත හැක. පුද්රේශන භාණ්ඩ පිළියෙල කොට තැන්පත් කර ගැනීම සඳහා විශේෂ කාමරයක් පිළියෙල කරගත යුතුය. මෙම කාමරය, බඩු එහා මෙහා ගෙන යැම, වාහනවලින් බැං, ඇව්වීම යනාදියට පහසු ස්ථානයක විය යුතුය.

සංචිත තොගය සඳහා ගබඩා පහසුකම්

110. ප්‍රස්ථකාලයක පෙන් ගබඩාවලට අවශ්‍ය ඉඩ පහසුකම් නිර්ණය කළ හැක්කේ, අතිරික්ත එකතුවේ විශාලත්වය, ස්වභාවය හා තැන්පත් කිරීමේ ප්‍රතිපත්ති මතය. අවශ්‍ය කළේහි, අත්‍යාගනයේදී රස් කිරීමට බලුපෙරාත්තු වන පෙන් සංඛ්‍යාව වැඩි වන ප්‍රමාණයද සලකා ගබඩාවලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සැලසුම් කර ගත යුතුය. පායකයිනාට ඇතුළුම්මට ඉඩ තොදෙන ගබඩා හා සිමින ප්‍රවේශ පහසුකම් සැලැස්විය යුත්තේ කිනම් ප්‍රමාණයකට ද යන්න නිශ්චලනය කළ යුතුය. ප්‍රවේශ පහසුකම් තොමැනි ගබඩාවල, පෙන් වෙළුම් 1000 ට වැඩි මිටර් 5.5 (වගී අඩි 59) බැඟින් වෙන් කිරීම සූදුසුය. එකට තද්‍රි රාක්ක ක්‍රමය අනුගමනය කළහොත් මෙම ඉඩ ප්‍රමාණයෙන් යට සඳහන් කළ පෙන් සංඛ්‍යාව මෙන් දෙගුණයකට ඉඩ සලසා ගත හැක. විවෘත රාක්ක ක්‍රමය ඇති ගබඩා ප්‍රදේශවල පෙන් වෙළුම් 1000 ට වැඩි මිටර් 7 (වගී අඩි 75) බැඟින් වෙන් කළ යුතුය. විවෘත රාක්ක ප්‍රදේශය පායක සංසිරණය ඇති ප්‍රදේශ යාබද්ධ පිහිටුවේ අවශ්‍යය.

කායෝල හා වැඩ අංශ

111. ඉතාම කුඩා ප්‍රස්ථකාලයක වුවන් පායකයාගේ ප්‍රගෝජනයට අවශ්‍ය ඉඩකාඩට අමතර වශයෙන් කායෝල සේවා මණ්ඩලයට විශේෂ පහසුකම් අවශ්‍ය වේ. ඇතැම් කායෝලයේ වැඩ අංශ, පායක අංශවලට යාබද්ධ නිවීම වැදගත්ය. ප්‍රස්ථකාලීය කායෝලයේ වැඩ අංශයක්, කායෝල, කම්මින්තා පාලු සහ ගබඩා සතු ත්‍රිවිධ කායෝලයේගේ එකතුවක් වශයෙන් සැලකීමට සිදුවේ. මෙස ප්‍රවුවල වාසින් වැඩ කරන අයට මෙන්ම, වෙනත් කායෝලයේ වදා, තීරතුරුව අඩු වැඩි වන පෙන්පත් සඳහාද, උපකරණ තැන්පත් කර ගැනීම සඳහාද ඉඩ කුඩා අවශ්‍යය. මේ අනුව සාමාන්‍ය කායෝල පහසුකම්, ප්‍රස්ථකාලයට ගැලපෙන්නේ තැන්තැන්. ප්‍රස්ථකාලයේ එක් එක් අවස්ථාවලදී හා වෙළාවන්හැදි වැඩ කරන කායෝලයේ මණ්ඩලය වෙනස් වේ; ව්‍යවිධ කායෝල ක්‍රියාත්මක වන ආකාරය ද එකිනෙකට වෙනස් ස. එක් එක් අංශයෙහි කායෝලයේද බොහෝ සේ සංකීර්ණය.

112. මේ කරුණු සලකන කළ ප්‍රස්ථකාලයක වැඩ අංශ හා කායෝල සඳහා සමස්ත වශයෙන් නියම කළ ගැකි සරල ප්‍රමිතියක් සඳහන් කිරීම ප්‍රගහනය. එහෙන් ප්‍රස්ථකාලයේ ඇති ප්‍රධාන කායෝලය අනුව වැඩ අංශ හා කායෝල අවශ්‍යතාවය රඳා පවතින බව සැලකිය යුතුය. සාමාන්‍යයෙන්, ප්‍රස්ථකාලයේ පායක සේවා සඳහා වෙන් කොට ඇති ඉඩ ප්‍රමාණයට 20% ක් එකතු කිරීමෙන් වැඩ අංශ හා කායෝල සඳහා සැහෙන අවකාශ පෙළෙන බව ගණන් බලු තිබේ. ඒ අනුව එක් කායෝල සේවකයෙකුට වැඩ මිටර් 10 සිට 12 දක්වා (වර්ග අඩි 108—129) ඉඩ ප්‍රමාණයක් ඇති.

113. ප්‍රස්තකාල සමුහයක් පාලනය කෙරෙන කායෝලයක් සඳහා (ලිඛා. ශ්‍රී ප්‍රස්තකාලවලින් යුත් ප්‍රධාන ප්‍රස්තකාලයක හෝ ප්‍රධාන ශ්‍රී ප්‍රස්තකාලයක) මේට වඩා ඉඩ කඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම ප්‍රමාණය නිගමනය කළ යුත්තේ සේවා පූජී ජනගහනයේ සංඛ්‍යාව අනුවය. එනම්, 10,000 ක ප්‍රධාන ජනගහනයක් වෙනුවෙන් වර්ග මේටර් 20 ක (වර්ග අඩ් 215) අතිරේක ඉඩ ප්‍රමාණයක් සැලසීම යොශය.

කායෝ මණ්ඩලය විවෘතාර, මූල්‍යන් ගෙවල්, වැසිකිලි හා කළා, කාමර

114. කායෝ මණ්ඩලය සඳහා අවම මූලික සැප පහසුකම් සැපයීම සැම ප්‍රස්තකාලයක් ම සනු යුතු කළමකි. ඉතා කුඩා ප්‍රස්තකාලයන්හි මේ සඳහා විශේෂ අංශ සැපයීමට තුප්පාත්වන් විය හැක. එහෙත් ඇතුම් විට, මේ පහසුකම් සඳහා ඒ ඒ වැඩ අංශයන්හි හෝ ගබඩා අංශයන්හිම කිසියම් පිළිවෙළක් යෙදිය හැක. මෙම පහසුකම් අවශ්‍ය වන කායෝ මණ්ඩලය නොපමණ ද යන්න හා අනුගතයේදී වැඩ විය හැකි සංඛ්‍යාව ද සලකා බලා එක් අයෙකුට වර්ග මේටර් 2—4 (වර්ග අඩ් 22—43) දක්වා ඉඩ ප්‍රමාණයක් ලැබෙන පරිදි පහත දැක්වෙන වක්‍රයට අනුව සැලසුම් කර ගැනීම මැතිවි.

| සේවක සංඛ්‍යාව | එක් අයෙකුට අවශ්‍ය ඉඩ ප්‍රමාණය | සම්පූර්ණ ඉඩ ප්‍රමාණය |
|------------------|----------------------------------|--------------------------------|
| 2 | වර්ග මේටර් 4.0 (වර්ග අඩ් 43) | වර්ග මේටර් 8 (වර්ග අඩ් 86) |
| 10 | වර්ග මේටර් 4.0 (වර්ග අඩ් 43) | වර්ග මේටර් 40 (වර්ග අඩ් 431) |
| 20 | වර්ග මේටර් 3.0 (වර්ග අඩ් 32) | වර්ග මේටර් 60 (වර්ග අඩ් 646) |
| 50 | වර්ග මේටර් 2.4 (වර්ග අඩ් 26) | වර්ග මේටර් 120 (වර්ග අඩ් 1292) |
| 100 | වර්ග මේටර් 2.2 (වර්ග අඩ් 24) | වර්ග මේටර් 220 (වර්ග අඩ් 2368) |
| 200 | වර්ග මේටර් 2.0 (වර්ග අඩ් 22) | වර්ග මේටර් 400 (වර්ග අඩ් 4306) |

සංසරණ ප්‍රදේශ හේවත් අවශ්‍ය ප්‍රදේශ

115. ඇතුළුවීමේ ගාලා සේපානා කුපය, වැසිකිලි, සාම් ගාලාව, ඉස්නේප්පු, කොඩිබෝරයක් යනුදිය සංසරණ ප්‍රදේශ යයි හැඳුනුම් ලැබේ. මේ ඇතුළත් නොවන ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් මේට ඉහත ජේදවලදී සාකච්ඡා කරනු ලැබේය. ප්‍රස්තකාල ගොඩනාගිල්ලක සංසරණය සිදු වන්නේ ප්‍රධාන වශයෙන් යට නාම් කළ පාඨකායන්හි හැසිරේන ප්‍රදේශයන්හි ය. එබැවින් කොඩිබෝරයක් වැනි ප්‍රදේශවල ඉඩ ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණයට සීමා කළ යුතුය. කායෝ මණ්ඩලය ප්‍රයෝගනයට ගන්න ප්‍රදේශවල වඩා වැඩ ප්‍රමාණයක් සංසරණ ප්‍රදේශයක් අවශ්‍ය වේ.

116. පාඨක පරිහරණ ප්‍රදේශයෙන් සියයට 10—15 දක්වා ප්‍රමාණයක්ද, කායසී මණ්ඩලය විසින් පරිහරණය කරනු ලබන ප්‍රදේශයෙන් සියයට 20—25 දක්වා ප්‍රමාණයක්ද ‘සංසරණ ප්‍රදේශය’ සඳහා වෙන් කළ යුතුයි. බොහෝ කාමර යනාදිය ඇති විශාල ප්‍රස්ථකාල කැර වෙනත් ගොඩනැගිලිවල මෙහි ඉහළ ප්‍රමාණය වන සියයට 15 හා සියයට 20 ඉඩ අවශ්‍ය වේ යැයි සිනිය නොහැක. එබැවින් සාමාන්‍යයෙන් සියයට 10 සහ 20 ක් සංසරණ ප්‍රදේශයක් වෙන් කිරීම ප්‍රමාණවන්ය. මෙම ප්‍රමාණයේ සංසරණ ප්‍රදේශයක් වූවන් වෙන් කිරීම අවශ්‍ය නොවන පරිදි ඉතා පරිස්සමින් සැලසුම් කරන ලද ගොඩනැගිල්ලකු නම් මෙම ඉඩ ප්‍රමාණය වෙනත් ප්‍රශ්නයක් සඳහාද ගොදා ගත හැක.

වෙනත් ප්‍රදේශ

117. මෙහි ඉහන සඳහන් කරන ලද අවශ්‍යතා හැර වෙනත් විශේෂ කායසී සඳහා බොහෝ ප්‍රස්ථකාලවල ඉඩ කඩ වෙන් කිරීමට සිදු විය හැක. ඒ අතර, පාසුල්, ආරෝග්‍යාලා හා, ගෙවල ඔත්පළ වූවන් ආදිය සඳහා, සේවා පවත්වාගෙන යැම; ජ්‍යෙෂ්ඨ ප්‍රස්ථකාල සේවා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම, ලේඛනාගාරයක් පවත්වාගෙන, යැම, ආපනාලා හා රස්වීම් ගාලු, ගොඩනැගිල්ලෙහි උප්නන්වය පාලනය කිරීම, වානිය සැපයීම ආදියට අවශ්‍ය යන්න සූත්‍ර, තානා උච්ච ඉද්ධි පවත්තු කිරීම හා උපකරණ තබා ගැනීම සඳහා පොදු ගබඩා යනාදිය මෙසේ විශේෂ කායසීයන් ලෙස දැක්වීය හැක. මේ සියල්ලම සඳහා එකිනෙකට අදාළ සංසරණ ප්‍රදේශයක් ද අවශ්‍ය වේ. මෙවැනි අවශ්‍යතා සඳහා සාධාරණ ප්‍රමිතියක් තියම කළ නොහැක්කේ ප්‍රස්ථකාල එකිනෙකට මෙම අවශ්‍යතා වෙනස් වන බැවිනි. එසේ නමුදු, මේ සියල්ලම මෙහි ඉහන සාකච්ඡා කරන ලද අවශ්‍යතාවලට අමතර, වශයෙන් අවශ්‍ය වන ඉඩකඩ හෙයින් ප්‍රස්ථකාලයක් සැලසුම් කිරීමේදී ඒ සියල්ලම කෙරෙහි සැලකිල්ල යොමු කිරීම ප්‍රජාගෝවරය.

මහජන ප්‍රස්තකාල සේවාලක මල

118. ප්‍රචිනාචි, හාණ්ඩි, දුට්‍ර සහ අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය ආදි කරුණු ඇතින් විවිධ රට්ටල විවිධ මට්ටම් හා තරුතිරම් ඇති හෙයින. ජ්‍යත්‍යන් තර ප්‍රමිතියක් නියම කළ හැකි නොවේ. එහෙන් සාමාන්‍ය දැක්නට ඇති ලක්ෂණයක් නම් කුඩා එෂකයන්හි සම්පූර්ණ අයවශ්‍යක් වැඩි ප්‍රමාණයක් දුට්‍ර හා හාණ්ඩිවලට වැය වන අතර විශාල එෂකයන්හි වැඩි වැය ශීර්ෂයක් අවශ්‍ය වන්නේ වේතන සඳහා ග්‍රුව්‍ය-දැඡ්‍ය ප්‍රායක සේවා පැවැත්වීම, ප්‍රස්තකාලයක සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියා කිරීම, දුබලතුවයන්ගෙන් පෙළේන පාඨකයන් සඳහා සේවා පැවැත්වීම යනුදී නමාංගයන් ඇතුළත් කිරීම නිසා වියදුම් පක්ෂය තැවන් ඉහළ යනු ඇත. එහෙන් මහජන ප්‍රස්තකාලයකින් සමාජයට සිදු වන මෙහෙය මුදලින් මැණිය හැක්කා නොවේ. මුදලින් මණිතෙන් ඉතාම විශිෂ්ට ප්‍රස්තකාලයකට වුවත් වැය වන්නේ ඉතාමත් සුළු මුදලකි.

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services

1. Place of Scanning : National Library and Documentation Services

2. Date Scanned : 2017/10/23

3. Name of Digitizing Company : Sanje (Private) Ltd. No 435/16, K
Hokandara North, Arangala, Hoka

4. Scanning Officer

Name : N.P.R.Gamage

Signature : 

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out in
the norms and standards of digital scanning accurately, also keeping
document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation

Name : From: Wijesundara